



Ceylon Government Gazette

Published by Authority.

No. 5,382—FRIDAY, NOVEMBER 29, 1895.

PART I.—General: Minutes, Proclamations, Appointments, and General Government Notifications.

PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.

PART IV.—Marine and Mercantile.

PART V.—Municipal and Local.

Separate paging is given to each Part in order that it may be filed separately.

Part III.—Provincial Administration.

Land Sales :—	PAGE		PAGE
Western Province	... 1265	Land Acquisition Notices	... 1285
Central Province	... 1266	Land Resumption Notices	... 1288
Northern Province	... 1267	Notices under "The Forest Ordinance"	... —
Southern Province	... 1268	Notices of sale of Arrack, Opium, and Toll Rents	... 1288
Eastern Province	... 1274	Notices of sale of Salt and Timber	... —
North-Western Province	... —	Notifications of Close Seasons, Infected Areas, &c.	... 1291
North-Central Province	... 1276	Specifications under "The Irrigation Ordinance"	... —
Province of Uva	... 1281	Miscellaneous Departmental Notices	... —
Province of Sabaragamuwa	... 1283		

LAND SALES IN THE WESTERN PROVINCE.

No. 1,477, w. P.

Colonial Secretary's Office,
Colombo, November 21, 1895.

AT noon on Thursday, January 30, 1896, the Hon. the Government Agent of the Western Province will put up for sale, at his office in Colombo, the under-mentioned Crown Lands, on the terms authorized by Government.

Preliminary plan 9,942. Situation—Udugaha pattu of Rayigam korale.

Lot.	Name of Land.	Village.	Extent.
			A. R. P.
11 b	Urugalakota	Ingiriya	160 2 0
11	Do.	do.	129 0 0
11 c	Do.	do.	182 0 0

Upset price,—Rs. 100 per acre.

Further particulars respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Lieut.-Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,477, W. P.

විෂි 1895 ක්වු නොවැම්බර් මස 21 වෙනි දින කොළඹ

මහසෙනෙකාරිස්ථානයේ කන්තෝරුවේදීය.

බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තවරයාණන් විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සත්ක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විෂි 1896 ක්වු ජනවාරි මස 30 වෙනි දිනවු මුහස්සාහිත්දව කොළඹ කවිවේරියේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

සිතියම 9,942. පිහිටාතිබෙන්නේ රයිසම්කෝරලේ උඩුතහපත්තුවේ.

නො.	ඉඩමේ නම.	ගම.	මහත.
			අ. රු. ප.
11 b	උරුගලකොට	ඉන්ගිරිත	160 2 0
11	එම	එම	129 0 0
11 c	එම	එම	182 0 0

අත්කරන්න මිලකර නිවෙන්නේ රුපියල් 100 බැගින්.

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේශර්ජනරාජ්‍යායෝජනායෝගයේදී, විකිනීමේ කොන්දේසි ගැන බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තවරයාණන් සඳහන්ව පුළුවන.

උපආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලස,

ඩබ්ල්යු. ටී. චේලර්,
වඩබලන මහසෙනෙකාරිස් වමිත.

LAND SALES IN THE CENTRAL PROVINCE.

No. 1,508, C. P.

Colonial Secretary's Office,
Colombo, November 26, 1895.

ON Wednesday, January 15, 1896, at 12 o'clock noon, the Assistant Government Agent for the Matale District will put up to auction, at his office in Matale, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Two allotments of land situated in the Udasiya pattu of the Matale District of the Central Province.

Preliminary plan 2,740.

Lot.	Village.	Name of Applicant.	Description	Extent. A. R. P.
E 237	Elkaduwa	Velapulle	Old abandoned coffee	8 0 7
F 337	Do.	do.	Light chena and grass	14 0 14

Upset price,—Rs. 10 an acre.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matale.

By His Excellency the Lieut.-Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,508, C. P.

විෂි 1895 ක්වු නොවැම්බර් මස 26 වෙනි දින කොළඹ

මහසෙනෙකාරිස්ථානයේ කන්තෝරුවේදීය.

බස්නාහිර දිසාවේ මාතලේ උපඒජන්තවරයාණන් විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සත්ක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විෂි 1896 ක්වු ජනවාරි මස 15 වෙනි දිනවු බදද දවල් 12ට මාතලේ කවිවේරියේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

මහසෙනෙකාරිස්ථානයේ රයිසම්කෝරලේ කොට්ඨාසයේ පිහිටාතිබෙන බිම්කැබෙලි දෙකකි.

සිතියම 2,740.

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත.
				අ. රු. ප.
E 337	ඇල්කඩුව	චේඵුල්ලේ	ඇරිව්ව පරණ කෝපි	8 0 7
F 337	එම	එම	තහකොල සහ ලුණු හේන	14 0 14

අත්කරන්න රුපියල් 10යේ සිට විකුණන්නට පටන්ගනුලැබේ.

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේශර්ජනරාජ්‍යායෝජනායෝගයේදී, විකිනීමේ කොන්දේසි ගැන කාරණා මාතලේ උපඒජන්තවරයාණන් සඳහන්ව පුළුවන.

උපආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලස,

ඩබ්ල්යු. ටී. චේලර්,
වැඩබලන මහසෙනෙකාරිස් වමිත.

LAND SALES IN THE NORTHERN PROVINCE.

No. 279, N. P.

Colonial Secretary's Office,
Colombo, November 25, 1895.

ON Wednesday, January 8, 1896, at 12 o'clock noon, the Government Agent for the Northern Province will put up to auction, at his office in the Jaffna Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Eleven allotments of land situated in the Jaffna, &c., divisions of the Jaffna District of the Northern Province.

Preliminary		Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent.	
Plan.	Lot.					A.	R. P.
1832	7049	Arialai	N. Vettilingam	Crown	Waste land and paddy field	2	0 36
1104	3685	Cheviateru	S. Kandyah	do.	Garden	1	0 24
1674	6266	Do.	K. Velupillai	do.	Paddy field	5	0-11
1674	6266½	Do.	do.	do.	Waste land	2	1 3
1862	7116	Do.	do.	do.	Waste land suitable for paddy	5	2 15
134	5	Urumpirai	S. Sanmukam	Public	Pond	0	1 31
143	.1	Nervely	K. Arumukam	do.	do.	0	0 12
1821	7020	Mullean	M. Murukan	Crown	Scrub jungle	1	3 8
1062	3547	Puloppallai	—	—	Jungle	13	2 32
1857	7106	Kaitady	K. Pandyar	Crown	Native garden	3	0 0
60	563	Kollakurichy	V. Arumukam	do.	High and suitable for garden	4	3 33

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Jaffna.

By His Excellency the Lieut.-Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 279, N. P.

கொலோனியல் சர்க்கிடுதாரா அப்சிஸ்,
கொழும்பில், 1895 ம ஆகஸ்ட் மாதம் 25 ந் உ.

1896 ம் ஆண்டு தைமாசம் 8 ந் தேதி புதன்கிழமை யாழ்ப்பாணம் கச்சேரியில் தன ஆபிசில் வட மாகாணத்து கவர்ணமேந்து ஏசனறவர்களால் இதனடியிற சொல்லப்பட்டிருக்கிற முடிக்குரிய காணித்து ணடுகளை, அரசாட்சியாரால் உததரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திற்குறி விற்க படும.

11 காணித்துணடுகள், வட மாகாணத்து யாழ்ப்பாணம் டிஸ்திரிக்டின யாழ்ப்பாணம்முதலிய பகுதிகளி லிருக்கின்றன.

உரிததாளி—முடி.

பிள்ளை	இல.	இல.	குறிச்சி.	தேள்வீக்காரனின் பெயர்.	விவரம்.	வீச்சலம்.
இல.	இல.	இல.	இல.	இல.	இல.	அ. ரூ. ப.
1832	7049	7049	அரியாலே	நா. வைத்திலிங்கம்	தரிசும் நெலவயலும்	2 0 36
1104	3685	3685	செவியாத்தெரு	சி. கந்தையா	தோட்டம்	1 0 24
1674	6266	6266	செடி	க. வேலுப்பிள்ளை	நெலவயல	5 0 11
1674	6266½	6266½	செடி	do.	தரிசு	2 1 3
1862	7116	7116	செடி	do.	தரிசு நெலவயலுக்குத் தக்க	5 2 15

உரிததாளி—பொது.

134	5	5	உரும்பிராய	ச. சண்முகம்	குளம்	0 1 31
143	1	1	நீரவேலி	க. ஆறுமுகம்	செடி	0 0 12

உரிததாளி—முடி.

1821	7020	7020	முள்ளியாண	மா. முருகன்	பறுகுகாடு	1 3 8
1062	3547	3547	புலோப்பிளை	—	காடு	13 2 32
1857	7106	7106	கைத்தடி	க. பாண்டியா	தோட்டம்	3 0 0
60	563	563	கொலகுகுறிச்சி	வ. ஆறுமுகம்	மேடுதோட்டத்துக்குத்தக்க	3 33

பாணிப்பு விலை ஏக்கரொன்றுக்கு ரூபாய் 10.

இந்தக்காணிகளைப்பற்றிய மேலதனமான விவரங்களை சேர்வையர் ஜெனரல் துரையவர்களிடத்திலும் விற்பனை வின கொந்தீசுகளைப்பற்றி யாழ்ப்பாணம் அரசாட்சி ஏசனறுத்துரை யவர்களிடத்தும் கேட்டறி யலாம்.

உபதேசாதிபதி மகோகதமா அவர்களினது கட்டணியின்படி,

டபிள்யூ. டி. நேலர்,
இராசாங்கலித்தரின் வேலைபாப்பவா.

LAND SALES IN THE SOUTHERN PROVINCE.

No. 917, s. P.

Colonial Secretary's Office,
Colombo, November 19, 1895.

ON Thursday, January 9, 1896, at 12 noon, the Government Agent for the Southern Province will put up to auction or settlement, at his office in Galle, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

One hundred and eleven allotments of land situated in the Four Gravets of the Galle District of the Southern Province.

Preliminary plan 794.—Poddala.

Lot.	Name of Land.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent.	
					A.	R. P.
6842	Pannamagawatta-addara kumbura	Bopege Philippu	Crown	Paddy land	0	1 30
		Mipawala.				
6873	Kappumilla	K. Adirian	do.	do.	3	1 7
6879	Do.	—	do.	do.	2	3 0
6882	Hinela-addara	—	do.	do.	0	2 35
6883	Atakoladeniyapitaira	—	do.	do.	0	3 12
6885	Hinela-addara	K. D. M. de Silva	do.	do.	0	1 24
N 327	Gorakagahawatta	—	P. Juwan	Garden	2	1 14
O 327	Amangewatta	—	K. Madduhamy	do.	0	2 38
S 327	Ketakelagahawatta	—	K. Odiris	do.	0	1 21
T 327	Nugagahawatta	—	K. Welon	do.	0	3 0
U 327	Panwilaqeniya	—	K. Setu and others	Paddy	6	3 8
B 328	Knda-alakoladeniya	—	K. Aberan	do.	1	2 25
F 328	Attikkagaha-addarakumbura	—	K. Bastian, &c.	do.	0	2 36
I 328	Do.	—	Crown	do.	0	1 16
J 328	Do.	—	K. Juwan	do.	0	1 28
		Preliminary plan 3,073.—Mipawala.				
6817	Godellawatta	D. D. de Silva Jayasundara	Crown	Cocoanut	0	1 21
		Preliminary plan 2,129.—Poddala.				
2815	Galtuduwa	D. A. de Silva, Vidane-arachchi	Crown	Jungle	2	3 39
		Mipawala.				
2817	Amangewattogoda	D. A. de Silva Vidane-arachchi	Crown	do.	0	1 11
2818	Induwegewatta	do.	do.	do.	8	1 0
		Preliminary plan 283.—Poddala.				
2196	Pannamagebedda	K. David	Crown	Jungle	2	1 24
		Preliminary plan 2,173.—Narawala.				
2967	Usgodakanda	D. H. Domingo	Crown	Jungle	14	1 8
2968	Do.	do.	do.	do.	3	1 20
2972	Usgodakanda-addara	D. Allis de Silva, Vidane-arachchi	do.	Young cocoanut	0	3 3
		Preliminary plan 2,194.—Akmimana.				
3065	Kirimetiwalagawabedda	W. P. Harmanis	Crown	Jungle	7	0 17
		Preliminary plan 2,197.—Akmimana.				
3068	Kowlagodahenaowita	D. M. de Silva	Crown	Jungle	28	1 25
		Preliminary plan 3,701.—Akmimana.				
8950	Hinviladeni	W. H. A. Gomis	Crown	Low open land	0	2 6
		Preliminary plan 3,073.—Talgasyaya.				
6828	Heenweligoda	Don Nikulas de Silva	Crown	Jungle	0	1 36
		Preliminary plan 3,165.—Hiyare.				
7187	Henawandeniya	D. de Alwis Samarasinha	Crown	Jungle	1	0 26
		Akmimana.				
7188	Do.	D. de Alwis Samarasiha	Crown	Jungle	1	1 28
		Preliminary plan 3,344.—Ganegoda.				
7772	Egoda-addarawatta	D. N. de Silva	Crown	Cocoanut	1	0 11
		Niyagama.				
7773	Hakumadumlegoda-bedda	Runage Babun	—	Jungle and scrub	1	1 30
		Preliminary plan 2,202.—Niyagama.				
R 240	Ketigalagawakumbura	—	W. Babanis and Elias	Paddy	1	0 33
		Preliminary plan 4,166.—Niyagama.				
10788	Ihalagewattogodella	S. K. Bastian	Crown	Chena	1	2 17
		Preliminary plan 2,259.—Ankokawala.				
W 243	Inderamullakanatta	Police Officer of Ankokawala	Pahalage Don	Chena and owita	2	0 13
3284	Etambaghamulle	—	Migel Crown	Chena	0	0 37

Lot.	Name of Land.	Name of Applicant	Name of Claimant.	Description.	Extent.	
					A.	R. P.
		Preliminary plan 2,260.—Pinnaduwa.				
3285	Puhulhenakumburalangagoda	Police Officer of Ankokawala	Crown	Jungle	2	0 25
		Preliminary plan 2,267.—Pinnaduwa.				
3307	Muhandiramage Wewagodakanatta	Police Officer of Ankokawala	Crown	Jungle and old chena	5	3 26
3308	Do.	do.	do.	do.	1	1 34
E 244	Muhandiramage Wewagodawatta	do.	D. C. S. Wanigaratna	Chena and garden	1	1 14
3309	Do.	—	Crown	Jungle	1	2 32
		Preliminary plan 2,353.—Pinnaduwa.				
3622	Delgahawattegodabedda	M. Siman	Crown	Chena	1	2 3
		Preliminary plan 2,263.—Ihalagoda.				
3290	Ginigalgodellakanda	P. H. Watta	Crown	Chena	1	2 25
3291	Gonamullakanda	H. S. Disanayaka	do.	do.	4	1 30
		Preliminary plan 2,367.—Ihalagoda.				
3646	Malinledeniya	Don James Dias	Crown	Paddy field	0	3 0
		Preliminary plan 3,377.—Ihalagoda.				
1851	Gonamullakanda	S. M. N. L. Marikar	Crown	Jungle	1	2 31
		Preliminary plan 3,340.—Ihalagoda.				
7764	Gojanaikagodakanda	N. Simanhamirala	Crown	Jungle and scrub	1	1 19
		Preliminary plan 511.—Opata.				
4088	Kotagodaduwa	Kalansurige Punchiappu	Crown	Jungle	1	0 34
4089	Battalawattawillakumbura	—	do.	Paddy land	16	1 25
4091	Punchimerihieduwa	—	do.	Jungle	1	0 30
4092	Mahamerihieduwa	—	do.	do.	0	3 5
4093	Kakunagahaduwa	O. K. Adirian de Silva	do.	do.	1	0 16
4094	Kosduwa	do.	do.	do.	2	0 27
4095	Do.	do.	do.	do.	2	2 20
4096	Hakgodaduwa	do.	do.	do.	3	0 35
4097	Do.	do.	do.	do.	5	1 15
4098	Opatagodaduwa	do.	do.	do.	10	2 19
4099	Do.	do.	do.	do.	11	3 0
T 144	Kotagodaduwa	Kalansurige Punchiappu	Kalansurige Punchiappu	Jak, &c.	1	1 2
V 144	Radawigeduwa	—	D. J. de Silva Kankanange	Vegetable garden	0	2 12
X 144	Kattieripahaladuwa	—	B. D. Carolis de Silva	Planted	0	3 15
B 145	Delgahaduwa	Matheshami and another	Matheshami and another	Vegetable garden	0	1 24
D 145	Weligama Tumbiduwa	do.	—	Young cocoanut	0	1 38
E 145	Hakgoda Pilagodawatta	Opata Juliange Dines de Silva	—	Cocoanut	1	0 27
G 145	Do.	—	Crown	Garden	0	0 27
I 145	Punchiniduwa	do.	do.	Vegetable garden	1	0 24
K 145	Opatagodaduwa	Egodage Arachchiappu	—	do.	0	0 34
L 145	Do.	Welhagoda Arachchige Don Luwia	—	Cocoanut, &c.	1	1 16
M 145	Do.	do.	Crown	Owita	0	0 29
N 145	Do.	Godakande Arachchige Aberan de Silva	—	Cocoanut, &c.	2	1 8
P 145	Potuwilakumbura	Pakir Coongi Lebbe	—	Paddy	8	2 6 ¹ / ₁₀₀
		Preliminary plan 962.—Uluwitike.				
P 399	Kalugalakumbura	—	—	do.	5	0 34
		Hapugala.				
R 399	Lawulgaha-addaradeniya	Mr. Van Rooyan	Mr. Van Rooyan	do.	1	0 0
S 399	Rosewood estate	do.	do.	Citronella	0	1 29
T 399	Do.	do.	do.	do.	0	0 37
		Preliminary plan 1,282.—Watareka.				
D 552	Kodituwakku Udumulla	—	Don Johannes Gunawardana Appuhami	Paddy	3	1 36
E 552	Kohomanwatta	—	do.	Jungle and few young cocoanut	11	2 20
		Kitulampitiya.				
9759	Hiyaralage Mulanekumbura	A. K. Nicholas and others	Crown	Paddy	0	3 6
F 552	Alutgoipolakumbura	do.	A. K. Nicholas and others	do.	0	3 22
G 552	Do.	do.	—	do.	0	3 20

Lot.	Name of Land.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent.	
					A.	R. P.
H 552	Kahatagahaowita	—	A. K. Nicholas and others	Owita with cocconut	1	3 20
I 552	Kahatagahadeniya	—	Nurumhammadu Sultan Bawa	Paddy	1	2 0
J 552	Kahatagahaowita	—	do.	Owita	0	0 10
K 552	Kahatagahakumbura	—	A. K. Nicholas and others	Paddy	0	3 10
L 552	Tunhiripanakumbura	—	H. Denis de Silva	do.	8	3 0
9763	Godalindawattakele	—	Crown	Old cocconut	0	1 18
M 552	Beraliyadolakanattawatta	—	Halloluwege Don Francina Hamine	Cocconut	0	2 38
9765	Beraliyadoladeniya	Don Hendrick de Silva	Crown	Paddy	0	1 17
9766	Kahatagahadeniya	do.	do.	Deniya and high land	0	0 36
N 552	Do.	—	CyappulleTambi Saibo	do.	1	2 24
9768	—	Sirimutugodage Hendrick	Crown	Cocconut and jak	0	2 7
O 552	Kajugaskanatta	—	Mr. de Silva	Young cocconut	0	1 38
11006	Kaduralage Udumulla	Preliminary plan 1,382.—T. Siman de Silva	Wajareka. Crown	Chena	0	2 22
2984	Mullewattegoda	Preliminary plan 381.—Uluwitike.	Nawinna. Crown	Chena	1	0 26
2996	Bocalamullegoda.	—	Crown	Jungle	1	3 9
2997	Do.	—	do.	Owita	0	0 37
2999	Adapodowa	Godakanda.	Crown	—	3	2 5
3000	Mediriandawabedda	Uluwitike.	Crown	—	1	3 6
A 66	—	—	Noor Mahammadu	Chena	0	0 24
N 389	Ehellawatta	Preliminary plan 953a.—T. P. Daniel and others	Kalegana. Garden	—	0	3 4
O 389	Pellewatta	—	Jagodage Odiris and others	do.	0	3 28
P 389	Madugewatta	—	W. P. D. Hendrick	do.	0	2 20
Q 389	Pusseghahaowita	—	K. Bastian and others	Paddy	1	0 15
R 389	Ampitiyaowita	—	K. Siman and others	do.	1	0 15
S 389	Iriwallahiyadda	—	D. J. de Silva	do.	0	1 10.50
T 389	Godagewala	—	K. D. Nicholas Dias	do.	1	0 6
U 389	Ambagahaowitawila	—	D. M. Abeyagoonawardana	do.	0	1 27
7614½	Paranaela	—	Crown	Bed of stream	0	0 16
7615½	Do.	—	do.	do.	0	0 38
7616½	Do.	—	do.	do.	0	0 17
2964	Rilamullawatta	Preliminary plan 1,720.—Crown	Kahanda.	—	0	1 35
P 102	Weligoda	—	do.	—	1	0 19

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Southern Province.

By His Excellency the Lieutenant-Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 917, S. P.

වම් 1895 ක්වු නොවැම්බර් මස 19 වෙනි දින කොළඹ මහජනප්‍රධානියාගේ කන්තෝරුවේදී.

ආණ්ඩු දිසාවේ ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1896 ක්වු ජනවාරි මස 9 වෙනි දිනවු මුහුදුපතින්ද දවල් 12ට ගාල්ලේ කවිවේරියේදී වෙන්දේසිකර විකුනවට යෙදෙනවා ඇත.

ගාම දිසාවේ කඩවත්සඳුරේ පලාතේ නොවිභාසයේ පිහිටාතිබෙන බිම්කැබෙල් 111.

සිතියම 794. පෝදදල. අයිතිකම කිහිපයා—රජසන්තක.

නො.	ගම.	ඉල්ලීමකාරයා.	අන්දම.	මුහු. අ. රු. ප.
6842	පන්තමගවත්ත අද්දර ආණ්ඩු	බෝගේගෙයි පිලිප්පු	ආණ්ඩු	0 1 30
6873	කපුමල්ල	කේ. අදියන්	එම	3 1 7
6879	එම	—	එම	2 3 0
6882	හින්ඇලඅද්දර	—	එම	0 2 35
6883	අලකොලදෙකියෙපිටිඉර	—	එම	0 3 12
6885	හින්ඇලඅද්දර	කේ. ඩී. ඇම්. ද සිල්වා	එම	0 1 24

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහල. අ. රු. ප.
N 327	ගොරකගහවත්ත	අයිතිකම කියන්නා—පී. ජුවන්.	වත්ත	2 1 14
O 327	අමාරුගෙවත්ත	අයිතිකම කියන්නා—කේ. මද්දමහාමි.	එම	0 2 38
S 327	කැටකාලගහවත්ත	අයිතිකම කියන්නා—ක. මද්දිස්.	එම	0 1 21
T 327	භූගහවත්ත	අයිතිකම කියන්නා—කේ. වෙළුන්.	එම	0 3 0
U 327	පත්වලදෙතිස	අයිතිකම කියන්නා—කේ. සිල්වා සහ නවන්.	කුඹුර	6 3 8
B 328	කුඩාඇලකොලදෙතිස	අයිතිකම කියන්නා—කේ. අබරනී.	එම	1 2 25
E 328	අවිච්ඡිකාගහඅද්දරකුඹුර	අයිතිකම කියන්නා—කේ. බස්නියාන්සා.	එම	0 2 36
I 328	එම	අයිතිකම කියන්නා—රජසන්නක.	එම	0 0 16
J 328	එම	අයිතිකම කියන්නා—කේ. ජුවන්.	එම	0 1 28
6817	ගොඩැල්ලේවත්ත	සිතියම 3,073. මාරුවල. අයිතිකම කියන්නා—රජසන්නක. සී. ඩී. ඩී. සිල්වා ජයවර්ධන පොල්		0 1 21
2815	ගල්කුඹුව	සිතියම 2,129. පෝද්දල. සී. ඒ. ද සිල්වා මද්දන්	බැද්ද	2 3 39
2817	අමාරුගෙවත්තේගොඩ	එම	එම	0 1 11
2818	කුඹුවේගෙවත්ත	එම	එම	8 1 0
2196	පත්තමගබැද්ද	සිතියම 283. කේ. දැවින්	එම	2 1 24
2967	ලස්ගොඩකන්ද	සිතියම 2,170. තාරුවල.		
2968	එම	සී. එච්. දෙමිගග	එම	14 1 8
2972	එම අද්දර	එම	එම	3 1 20
3065	කිරිමැට්වලගාවාබැද්ද	සිතියම 2,194. අත්මමන. ඩබ්ලිව්. පී. ගරුමානිස්	බැද්ද	7 0 17
3068	කොවුලාගොඩහේනේ ඔව්ව	සිතියම 2,197. සී. ඇම්. ද සිල්වා	එම	28 1 25
8950	හිත්වලදෙතිස	සිතියම 3,701. ඩබ්ලිව්. එච්. ඒ. එච්ස්	පහත්මුඛිම	0 2 6
6828	හිත්වැලිගල	සිතියම 3,078. තල්ගස්සාග. දෙත් නිඤ්ජස්ද සිල්වා	බැද්ද	0 1 36
7187	හිත්වත්දෙතිස	සිතියම 3,165. හිතාරේ. චී. ද අල්විස් සමරසිංහ	එම	1 0 26
7188	එම	අත්මමන. චී. ද අල්විස් සමරසිංහ	එම	1 1 28
7772	එගොඩඅද්දර වත්ත	සිතියම 3,344. ගනේගොඩ. සී. ඇන්. ද සිල්වා	පොල්	1 0 11
7773	ගඤ්ඤලඹුමුල්ලේගොඩ බැද්ද	නියාගම. රුනගෙයි බඩුන්	බැද්ද සහ බිම	1 1 30
K 240	කැටිගලගාවා කුඹුර	සිතියම 2,202. නියාගම. අයිතිකම කියන්නා—ඩබ්ලිව්. බඩානිස් සහ එලියස්.	කුඹුර	1 0 13
10788	ඉහලගෙවත්තේගොඩ	සිතියම 4,166. ඇස්. කේ. බස්නියන්	හේන	1 2 17
W243	ඉන්ද්‍රාවත්තේ කහත්ත	සිතියම 2,259. අත්කොක්කාවල. අයිතිකම කියන්නා—පහලගෙයි දෙත් මිගෙල්.		
3284	ඇට්ඹගහමුල්ල	අත්කොක්කාවල පොලිස්මුලා දුනියා	හේන සහ ඔව්ව හේන	2 0 13 0 0 37
3285	පුහුන්තනකුඹුරලගොඩ	සිතියම 2,260. පිත්තදුව. අත්කොක්කාවල පොලිස් මුලාදුනියා	බැද්ද	2 0 25
3307	මුහන්දිරමගෙ වැවේගොඩ කහත්ත	සිතියම 2,267. අත්කොක්කාවල පොලිස් මුලාදුනියා		
3308	එම	එම	බැද්ද සහ හේන එම	5 3 26 1 1 34

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මගන. අ. රු. ප.
E 244	එම වත්ත	අයිතිකම කියන්නා—ඩී. ඩී. ඇස්. වනිගරත්න.	සේන සහ වත්ත	1 1 14
3309	එම	අයිතිකම කියන්නා—රජසන්නක.	බැඳ්ද	1 2 32
3622	දෙල්ගහවත්තේ ගොඩබැඳ්ද	සිතියම 2,353. ඇම්. සිමන්	සේන	1 2 3
3290	ගිනිගල්ගොඩැල්ලේ කන්ද	සිතියම 2,263. ඉහලගොඩ.	එම	1 2 25
3291	ගෝනවුල්ලේකන්ද	පී. එම්. වත්තු එම්. ඇස්. දිසානායක	එම	4 1 30
3646	මාවෙත්ඇලදෙණිය	සිතියම 2,367. දෙව් රේඛානිස් දිසස්	කුඹුර	0 3 0
1851	ගෝනවුල්ලේකන්ද	සිතියම 3,377. ඇස්. ඇම්. ඇන්. මාරකාර්	බැඳ්ද	1 2 31
7764	ගජනායකගොඩකන්ද	සිතියම 3,340. ඇස්. සිමන්තමිරුල	බැඳ්ද සහ පිට්ටනිය	1 1 19
4088	කොටගොඩදුටු	සිතියම 511. ඕපාත.	බැඳ්ද	1 0 34
4089	බනලවත්තේවෙල	කලන්සුරිගෙයි පුත්තිඅප්පු	කුඹුර	16 1 25
4091	පුත්තිමිරිහිරදුටු	—	බැඳ්ද	1 0 30
4092	මගම්පිහිරදුටු	—	එම	0 3 5
4093	කැකුගහගදුටු	ඕ. කේ. අදිරිගන්ද සිල්වා	එම	1 0 16
4094	කොස්දුටු	එම	එම	2 0 27
4095	එම	එම	එම	2 2 20
4096	සික්ගහදුටු	එම	එම	3 0 35
4097	එම	එම	එම	5 1 16
4098	ඕපාතගොඩදුටු	එම	එම	10 2 19
4099	එම	එම	එම	11 3 0
T 144	කොටගොඩදුටුවේ වත්ත	අයිතිකම කියන්නා—කලන්සුරිගෙයි පුත්තිඅප්පු.	කලන්සුරිගෙයි පුත්තිඅප්පු කොස් සහ එලවළු වත්ත	1 1 2
V 144	රදවිගෙදුටු	අයිතිකම කියන්නා—ඩී. ජේ. ද සිල්වාකන්නානම.	එම	0 1 12
X 144	කව්විපපහලදුටු	අයිතිකම කියන්නා—ඩී. ඩී. කරෝලිස්ද සිල්වා.	එවාපු	0 3 15
B 145	දෙල්ගහදුටු	අයිතිකම කියන්නා—මනෙස්හාමි සහ තවත්.	එලවළුවත්ත	0 1 24
D 145	වැලිගම තඹදුටු	අයිතිකම කියන්නා—මනෙස්හාමි සහ තවත්.	පැලපොල්	0 1 38
E 145	ගක්ගොඩපිලගොඩවත්ත	අයිතිකම කියන්නා—ඕපාතපුලිගන්ගෙයි දිගෙස්.	පොල්	1 0 27
G 145	එම	අයිතිකම කියන්නා—රජසන්නක.	වත්ත	0 0 27
I 145	පුත්තිකයිදුටු	එම	එලවළුවත්ත	1 0 24
K 145	ඕපාතගොඩදුටු	අයිතිකම කියන්නා—එගොඩගෙයි ආරච්චිඅප්පු	එම	0 0 34
L 145	එම	විල්ලේගොඩආරච්චිගෙයි දෙව් එවිස්	හොල් සහ ඕව්ට	1 1 16
M 145	එම	එම	ඕව්ට	0 0 29
N 145	එම	ගොඩකන්දෙආරච්චිගෙයි අබරන්ද සිල්වා	පොල් සහ කුඹුර	2 1 8
P 145	පොතුච්චේ කුඹුර	සක්කිරිකුන්ද්ලේබිබේ	කුඹුර	8 2 6 1/2
P 399	කඵලකුඹුර	සිතියම 962. උඑව්විකෙ.	එම	5 0 34
R 399	ලාමඑගහඅද්දරදෙණිය	අයිතිකම කියන්නා—වැන්රෙයිත් මහත්මයා.	කුඹුර	1 0 0
S 399	රෝසවුච්චත්ත	වැන්රෙයිත් මහත්මයා	පැහිරි	0 1 29
T 399	එම	එම	එම	0 0 37
D 552	සිතියම 1,232. වටරු. කොහිකුවත්ත උඩුමුල්ල	අයිතිකම කියන්නා—දෙව් රේඛානිස් ගුනවර්දන අප්පුහාමි.	කුඹුර	3 1 36
E 552	කොහොවත් වත්ත	අයිතිකම කියන්නා—කිතුලත්පිටිය එම.	බැඳ්ද සහ පැල පොල්	11 2 20
9759	ගිනාරේ රුලගෙ මුලගේකුඹුර	අයිතිකම කියන්නා—රජසන්නක.	කුඹුර	0 3 6 1/2

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අත්දම.	මහත. අ. රු. ප.
F 552	අළුත් ගොඩපොළේ කුඹුර	අයිතිකම කියන්නා—ඒ. කේ. නිකුලස් සහ තවත් ඒ. කේ. නිකුලස් සහ තවත්	එම	0 3 22
G 552	එම	මෙම ඉඩමට අයිතිකම කියන්නෙක් නැහැ. ඒ. කේ. නිකුලස් සහ තවත්	එම	0 3 20
H 552	කහවගහ ඔව්ව	අයිතිකම කියන්නා—ඒ. කේ. නිකුලස් සහ තවත්.	පැලපොල්සමගඔව්ව	1 3 20
I 552	කහවගහ දෙතිස	අයිතිකම කියන්නා—හුරුමහම්මද පුල්ගත්ඛාවා.	කුඹුර	1 2 0
J 552	එම ඔව්ව	—	ඔව්ව	0 0 10
K 552	එම කුඹුර	අයිතිකම කියන්නා—ඒ. නිකුලස් සහ තවත්.	එම	0 3 10
L 552	තුන්තැට්පතේ කුඹුර	අයිතිකම කියන්නා—එම්. දිනෙස්ද සිල්වා.	එම	8 3 0
9763	ගොඩලීද වත්ත කැලේ	අයිතිකම කියන්නා—රජසත්තක.	පරණපොල්	0 1 18
M 552	බෙරලියදොල කනත්තෙවත්ත	අයිතිකම කියන්නා—නල්ලඵවෙගෙයි ප්‍රත්සිනාභාමිනේ.	පොල්	0 2 38
9765	බෙරලියදොල දෙතිස	අයිතිකම කියන්නා—රජසත්තක.	කුඹුර	0 1 17
9766	කහවගහදෙතිස	දෙත්තෙත්තේද සිල්වා	දෙතිස සහ උස්බිම	0 0 36
N 552	කහවගහදෙතිස	අයිතිකම කියන්නා—සෙසියන්පුල්ලේ තඹසයිවු.	එම	1 2 24
9768	කහවගහදෙතිස	අයිතිකම කියන්නා—භීරවුකුගොඩගෙයි හෙත්තෙරෙත්. රජසත්තක.	පොල් සහ කොස්	0 2 7
O 552	කප්පුගස් කනත්ත	අයිතිකම කියන්නා—ඩී. සිල්වා මහත්මයා.	පැලපොල්	0 1 3
11006	කඵරලගෙ උඩුමුල්ල	සිතියම 1,382. වවරක. අයිතිකම කියන්නා—රජසත්තක. ඩී. සිමන්ද සිල්වා	හේන	0 2 22
2984	මුල්ලේවත්තේගොඩ	සිතියම 381. නාමින්න.	හේන	1 0 26
2996	බොරළුමුල්ලේ ගොඩ	උඵවිවකෙ	බැද්ද	1 3 9
2997	එම	ගොඩකන්ද	ඔව්ව	0 0 37
2999	අඩපාදුව	—	—	3 2 5
3000	මෙදේරියන්දුවේ බැද්ද	උඵවිවකේ	—	1 3 6
A 66	—	අයිතිකම කියන්නා—හුරුමහම්මද.	හේන	0 0 2
N 389	සිතියම 953. ඉහල වත්ත	කලේගාන. අයිතිකම කියන්නා—ඊ. ඩී. දැනියෙල් සහ තවත්.	වත්ත	0 3 4
O 389	පැලවත්ත	අයිතිකම කියන්නා—ත්තොඩගෙයි උදෙතිස් සහ තවත්.	එම	0 3 28
P 389	මිදුරුගෙ වත්ත	අයිතිකම කියන්නා—ඩබ්ලිවු. ඩී. ඩී. හෙත්තේ.	එම	1 2 20
Q 389	පුස්සේගහ ඔව්ව	අයිතිකම කියන්නා—කේ. බස්තීස් සහ තවත්.	කුඹුර	1 0 15
R 389	අත්පිවිසේ ඔව්ව	අයිතිකම කියන්නා—කේ. සිමන් සහ තවත්.	එම	1 0 15
S 389	ඉරියවලලීන්දද	අයිතිකම කියන්නා—ඩී. ජේ. ද සිල්වා.	එම	0 1-10-50
T 389	ගොඩගෙවල	අයිතිකම කියන්නා—කේ. ඩී. නිකුලස් දිසස්.	එම	1 0 6
U 389	අඹගහඔව්වේ වෙල	අයිතිකම කියන්නා—ඩී. ඇම්. අබසගුනවසීන.	එම	0 1 27
7614	පරන ඇල	අයිතිකම කියන්නා—රජසත්තක.	වතුරපාර	0 0 16
7615	එම	—	එම	0 0 38
7616	එම	—	එම	0 0 17
2964	වලමුල්ලේ වත්ත	සිතියම 1,720. කහද.	වත්ත	0 1 38
P 102	වැලියොඩ	—	එම	1 0 19

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා පරිබෝධර්ථනරාල් උත්තාත්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා දකුණු පලාතේ එස්.කලන්සාත්සේගෙන්ද දැනගත්ව පුඵවත.

උපභාණ්ඩුකාර උතුමානත්වහත්සේගේ අභ්‍යවලය, වලිලිවි. ටී. වෙලර්, වැඩබලන මහාසංඝාතර්ථ මමික.

LAND SALES IN THE EASTERN PROVINCE.

No. 529, E. P.

Colonial Secretary's Office,
Colombo, November 21, 1895.

ON Thursday, January 16, 1896, at noon, the Assistant Government Agent for the Trincomalee District, Eastern Province, will put up to auction, at his office in Trincomalee, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 2,069.—Tampalakaman and Koddियar pattu.

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent.	
					A.	R. P.
6811	Kinniyai	Lieutenants Malony and Kirkpatrick	The Crown	Jungle	203	0 0
6815	Do.	do.	do.	do.	125	3 20
6827	Mutur	do.	do.	Jungle and forest	175	2 0

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Trincomalee.

By His Excellency the Lieut.-Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 529, E. P.

கொலோனியல் சர்க்கிற்றத்தார் அபிசில்,
கொழும்பில், 1895 ம் வருஷ கார்த்திகைமீ 21 ந் உ.

1896 ம் ஆண்டு தைமாசம் 16 ந் திகதியாகிய வியாழக்கிழமை கீழ் மாகாணத்து திரிகோணமலை கவுற்றணமேந்து ஏசன்றவாகள தனது அபிசில் இதனடியிற் சொல்லப்பட்டிருக்கிற முடிக்கிரிய காணித்துண்டுகளை, அரசாட்சியாரால் உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திற்குறி விற்பாரா.

காணித்துண்டுகள் கீழ் மாகாணத்து திரிகோணமலை மில்லித்திகின் தமபலகாமம், கொட்டியாரா பகுதியிலிருக்கின்றன.

காணிகள் எக்கா ஒன்று 10 ரூபாவாக விற்கப்படும்.
படம் 2,069, தமபலகாமமும் கொட்டியாராயற்றும்.

இல.	குறிச்சி.	கேள்வீககாரானி பெயர்.	விவரம்.	விசாலம்.	
				அ.	மு. ப.
6811	கிணியாய்	லெப்தினன் மலனியும் கேக் பெற்றிருக்கும்	காடு	203	0 0
6815	டெ.	டெ.	டெ.	125	3 20
6827	முதுர்	டெ.	காடும் சோலையும்	175	2 0

இக்காணிகளைப்பற்றி மேலதிக விபரம் அளவைத்தலைவரிடத்திலும் வற்பனவின கொந்தீக்களைப்பற்றி திரிகோணமலை அரசாட்சியாரின் உதவி ஏசனறரிடத்திலும் மறந்துக்கொள்ளலாம்.

தேசாதிபதி மகோதமர் யவானினது கட்டளையின்படி,
டபிள்யு. றி. ரேலர்,
இராசாங்க லித்திரின வேலைபாரப்பவா.

No. 530, E. P.

Colonial Secretary's Office,
Colombo, November 21, 1895.

ON Thursday, January 16, 1896, at noon, the Assistant Government Agent for the Trincomalee District, Eastern Province, will put up to auction, at his office in Trincomalee, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-seven allotments of land situated in the Tampalakaman and Koddiyar pattu division of the Trincomalee District of the Eastern Province.

Preliminary plan 2,069.

Applicants—Lieuts. Maloney and Kirkpatrick.

Lot.	Name of Village.	Description.	Extent.	
			A.	R. P.
6808	Kinniyai	Young cocoanut and yam	0	1 5

Lot.	Name of Village.	Description.	Extent.	
			A.	R. P.
6810	Kinniyai	Jungle	10	3 38
6812	Do.	Salt waste, &c.	36	0 24
6813	Do.	Jungle and open	2	3 9
6814	Do.	Lagoon	1	2 12
6816	Do.	Salt waste	14	2 11
6817	Do.	Jungle and forest	9	1 12
6818	Do.	Old paddy field	23	3 5

Applicants—Lieuts. Maloney and Kirkpatrick and Meitinwawa.

6819	Kinniyai	do.	1	0 8
6822	Mutur	Pond	0	1 30
6823	Do.	Cocoanut garden	0	2 1
6824	Do.	do.	2	1 7
6825	Do.	Open	3	0 31
6826	Do.	Jungle	12	0 0
6830	Do.	Old chenai	1	0 35
6831	Do.	Jungle	1	0 12

Lot.	Name of Village.	Description.	Extent.		
			A.	R.	P.
6832	Mutur	Abandoned chenai	0	1	8
6833	Do.	Young cocoanut	1	0	18
6834	Do.	Jungle	2	1	0
Claimant—Sekumatar					
R 52	Do.	Old cocoanut	0	1	14
Claimant—O. K. Alliyar.					
S 52	Mutur	—	1	3	38
6835	Do.	Cocoanut garden	0	2	10
6836	Do.	do.	2	2	20
6837	Do.	do.	1	2	10
6838	Do.	do.	1	2	30
6839	Do.	do.	0	2	27
6840	Kinniyai	—	0	2	5

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Trincomalee.

These lots will be put up at the upset price of Rs. 10 per acre.

By H. E. the Lieut.-Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 530, E. P. கோ. சககிறத்தார ஆபிசில,
கொழும்பு, 1895 ஞாபி கார்த்திகைமீ 21 வ.

1896 ம ஆண்டு தைமாசம் 16 ந் திகதி வியாளக்கிழமை மதகியானம் கீழ் மாகாணத்து திரிகோணமலை கவறணமேந்த ஏசனறவாகளால இதனடியிற சொல்லபட்டிருக்கிற முடிசூரிய காணித்துண்டுகளை, அரசாட்சியாரால உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பீரகாரம் ஏலத்திற்குறி விறகப்படும்.

27 காணித்துண்டுகள், கீழ் மாகாணத்து திரிகோணமலை டிஸ்திரிக்கினை தம்பலகமம் கொட்டியாராய சூதியிலிருகின்றது.

பிளான இலககம 2,069.

கேள்விகாரண—லெபிற்னன் மலனியும் கெக் பெற்றிகளும்.

உரித்தாளி—ஆசாட்சியார.

இல. குறிச்சி. விவரம். அ. மா. ப. விசாலம்.

6808 கிணியாய தென்னம பிள்ளையு ம கிளங்கும் 0 1 5

கேள்விகாரண—இலலை.

6810 கிணியாய காடு 10 3 38

கேள்விகாரண—லெபிற்னன் மலனியும் கெக் பெற்றிகளும்.

6812 கிணியாய உப்புக்காச்சி 36 0 24

இல. குறிச்சி. விவரம். அ. மா. ப. விசாலம்.

6813 கிணியாய காடு கதற்பான தையும 2 3 9

கேள்விகாரண—லெபிற்னன் மலனியும் கெக் பெற்றிகளும்.

6814 கிணியாய செதுப்புநிலம் 1 2 12

6816 லெடி உப்புக்காச்சி 14 2 11

6817 லெடி உயாந்த காடும பற டடைக்காடும 9 1 12

6818 லெடி பழைய நெற்றணா 23 3 5

கேள்விகாரண—லெபிற்னன் மலனியும் கெக் பெற்றிகளும் மெய்கினவாவர்வும.

6819 கிணியாய பழைய நெற்றணா 1 0 8

6822 மூதூர் சூளம் 0 1 30

6823 லெடி தென்னந்தோட்டம் 0 2 1

6824 லெடி லெடி 2 1 7

6825 லெடி வெளி 3 0 31

கேள்விகாரண—இலலை.

6826 மூதூர் காடு 12 0 0

கேள்விகாரண—லெபிற்னன் மலனியும் கெக் பெற்றிகளும்.

6830 மூதூர் பழையசேனை 1 0 35

6831 லெடி காடு 1 0 12

6832 லெடி செய்கைபண்ணி வி டப்பட்டசேனை 0 1 8

6833 லெடி சிறுதென்னபிள்ளை 1 0 18

6834 லெடி காடு 2 1 0

கேள்விகாரண—இலலை.

உரித்தாளி—சேகிமதார.

R 52 மூதூர் பழையதென்னமரம் 0 1 14

உரித்தாளி—ஓ. கெ. அலியார.

S 52 மூதூர் — 1 3 38

கேள்விகாரண—லெபிற்னன் மலனியும் கெக் பெற்றிகளும்.

உரித்தாளி—ஆசாட்சி.

6835 மூதூர். பழைய தென்னந தோட்டம் 0 2 10

6836 லெடி லெடி 2 2 20

6837 லெடி லெடி 1 2 10

6838 லெடி லெடி 1 2 30

6839 லெடி லெடி 0 2 27

கேள்விகாரண—இலலை.

6840 கிணியாயபாய — 0 2 5

இக்காணிகளைப்பற்றி மேலதிக விவரம் அளவைத் தலைவரிடத்திலும் விற்பனைக் கொந்தீசுகளைப்பற்றி திரிகோணமலை அரசாட்சியாரின் உதவி ஏசனறரிடத்திலு மறிந்துகொள்ளலாம்.

அத்யுத்தம மகோதமரவர்களுக்கு கட்டளைபடி, டபிள்யு. ற்றீ. நேலர்,

இராசங்க விதிதரின கேலைபார்ப்பவா.

LAND SALES IN THE NORTH-CENTRAL PROVINCE.

No. 904, N.-C. P.

Colonial Secretary's Office,
Colombo, November 20, 1895.

ON Wednesday, January 8, 1896, at 12 o'clock noon, the Government Agent for the North-Central Province will put up to auction, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Seventeen allotments of land situated in the Kalagampalata division of the Nuwarakalawiya District of the North-Central Province.

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.
Preliminary plan 1,110.—Undurawa korale.					
3110	Balaluwewa	A. Appuhami	The Crown	Forest	4 0 14
3111	Do.	—	do.	do.	1 3 33
Preliminary plan 1,319.—Maminiya korale.					
Y 124	Aliyawetunawewa	—	Seerala Vel-vidane	Paddy field	0 3 13
3986	Do.	—	The Crown	do.	1 2 9
Preliminary plan 1,321.—Maminiya korale.					
3991	Ihala Nochchikulama	K. Mudiyarala and another	The Crown	Land suitable for paddy	9 1 29
Preliminary plan 1,297.—Kalagama korale.					
3850	Gantiriyagama	M. Appuhami	The Crown	Low jungle	2 2 12
3852	Do.	do.	do.	Garden	0 3 29
R 124	Do.	—	Kiri Banda, Vel-vidane, and others	Cocoanut garden	1 2 30
Preliminary plan 1,327.—Kalagama korale.					
4008	Manewa	R. Tewahami and another	The Crown	Land fit for paddy	1 0 19
4009	Do.	Do.	do.	do.	1 2 25
4010	Do.	—	do.	Paddy field	0 2 35
Preliminary plan 1,328.—Kalagama korale.					
4011	Machchagama	Wannakurula, late Vel-vidane, and others	The Crown	Land fit for paddy	0 2 34
Preliminary plan 1,333.—Kalagama korale.					
4026	Machchagama	B. Banda and another	The Crown	Land fit for paddy	0 2 27
Preliminary plan 1,331.—Kalagama korale.					
4023	Elagamuwa	—	The Crown	Cocoanut garden	1 2 14
Preliminary plan 1,334.—Kalagama korale.					
4027	Hiripitiyagama	H. L. Banda	The Crown	Chena	2 1 3
Preliminary plan 1,347.—Kalagama korale.					
4046	Gantiriyagama	Kiri Banda	The Crown	Land fit for paddy	20 0 26
Preliminary plan 1,253.—Kiralowa korale.					
3729	Ihalagama	T. Kapurula	The Crown	Land fit for paddy	4 1 10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Central Province.

By His Excellency the Lieut.-Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 904, N.-C. P.

වර්ෂ 1895 ක්වු නොවැම්බර් මස 20 වෙනි දින කොළඹ මහසෙනෙකාරිස්ථානයේ සේසේ කන්තෝරුවේදී.

දැරුමැද දිසාවේ ඒජන්ත උන්කාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1896 ක්වු ජනවාරි මස 8 වෙනි දිනකු බදාදා දුවල් 12ව අනුරාධපුරේ සවිවේර සේදි වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

උතුරුමැද දිසාවේ නුඹරකලාවිය පලාතේ කලාගම්පලාත කොවිඩාසයේ පිහිටාතිවෙන බිම්කැබෙලි 17. සිතියම 1,110. උදුරවකෝරලේ. අයිතිකම කියන්නා—ඔවුන්හ.

නො.	ගම.	ඉල්ළුමිකාරයා.	අන්දම.	මහත. අ. ර. ප.
3110	බලළුවාව	ඒ. අජපුකාමි	මුකලාන	4 0 14
3111	එම	ඔවුන්හ	එම	1 3 33
Y 124	සිතියම 1,319. අලියාවැවුන වැව	මාමිතිකාකෝරලේ. අයිතිකම කියන්නා—සිරුල වෙල්විදනේ.	හි බිම	0 3 13
3986	එම	අයිතිකම කියන්නා—ඔවුන්හ.	එම	1 2 9

නො.	ගම.	ඉල්ලීමකාරයා.	අන්දම.	මක. අ. රු. ප.
3991	ඉහලනොවිවිකුලම	සිතියම 1,321. මාමිනියාකෝරලේ. කේ. මුදියාරු සහ කෙනෙක්	විසට හොඳ බිම	9 1 29
3850	ගන්කිරියාගම	සිතියම 1,297. කලාගමකෝරලේ. ඇම්. අප්පුහාමි	හික්කාලේ වත්ත	2 2 12
3852	එම	එම	එම	0 3 29
R 124	එම	අසිතිකම කියන්නා—කිරිබත්වා වෙල්ලිදෙන සහ තවත් අය.	එම පොල්වත්ත	1 2 30
4008	මානුව	සිතියම 1,327. කලාගමකෝරලේ. අසිතිකම කියන්නා—බටුත්ත.	විසට හොඳ ඉඩම	1 0 19
4009	එම	ආර්. වෙල්ලාමි සහ තවත් අය	එම	1 2 25
4010	එම	එම	එම කුඹුර	0 2 35
4011	මව්වාගම	සිතියම 1,328. කලාගමකෝරලේ. වන්නකුරුලු හිටපු වෙල්ලිදෙන සහ තවත්	විසට හොඳ බිම	0 2 34
4026	එම	සිතියම 1,333. බී. බත්වා සහ තවත්	එම	0 2 27
4023	ඇලගමුව	සිතියම 1,331.	පොල්වත්ත	1 2 14
4027	හිරිපිටියාගම	සිතියම 1,334. එච්. ඇල්. බත්වා	හේන	2 1 3
4046	ගන්කිරියාගම	සිතියම 1,347. කිරිබත්වා	විසට හොඳ බිම	20 0 26
3729	ඉහලගම	සිතියම 1,253. කිරලව කෝරලේ. ටී. කපුරුල	එම	4 1 10

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේශ්වර්තයන්ට දැනුම් දීමට, විකිනීමේ කොන්දේසි ගැන කාරණා දැනුවත් වීමට දිසාවේ ආණ්ඩුවේ එජන්කරුන්ගේ සේවයෙන් දැනගත් පුවත.

උපආණ්ඩුකාර උතුමානව්වගේ සේවයේ ආඥාවලට,
 ඩබ්ල්. ටී. වෙල්ලර්,
 වැඩබලන මහසෙක්කාරස් වමන.

No. 904, N.-C. P.

කොලොනියාලය ජනකීර්තනාර් ජ්‍යෙෂ්ඨ,
 කොලොනියල්, 1895 ජනවාරි 20 දින.

1896 ජනවාරි මාසයේ 8 වන දින ප්‍රකාශයට පත් කළ ජනකීර්තනාර් ජ්‍යෙෂ්ඨ වැඩසටහන මාසයේදී කවරුන්ගේ මුද්‍රා පිටපත් ලබාදීමට සූදානම්ව සිටින බවට ප්‍රකාශයක් කරනු ලබයි. මෙහිදී සඳහන් කර ඇති ප්‍රකාශයට අනුකූලව කටයුතු කළ යුතු බවට ප්‍රකාශයක් කරනු ලබයි.

17 කාණ්ඩයේ කොටස්, වැඩසටහන මාසයේදී ප්‍රකාශයට පත් කළ යුතු බවට ප්‍රකාශයක් කරනු ලබයි.

ම. අ.	නම.	පිළිගැනීම.	විස්තරය.	ම. අ. රු. ප.
		පිළිගැනීම 1,110, නුතනවැස්සකොටුව.		
		උරුමකරු—මුද්.		
		කේ. ජනකීර්තනාර් ජ්‍යෙෂ්ඨ.	වි. ජනකීර්තනාර් ජ්‍යෙෂ්ඨ.	
3110	පලමුවැස්ස	ආ. අප්පුහාමි	කාම	4 0 14
3111	එම	—	එම	1 3 33
		පිළිගැනීම 1,319, මාමිනියාකෝරලේ.		
		උරුමකරු—ජනකීර්තනාර් ජ්‍යෙෂ්ඨ.		
Y 124	අවිච්චිතවැස්ස	—	නෙත්තර්වර්තනාර් ජ්‍යෙෂ්ඨ	0 3 13
3986	එම	උරුමකරු—මුද්.	එම	1 2 9
		පිළිගැනීම 1,321, මාමිනියාකෝරලේ.		
		කේ. මුදියාරු	නෙත්තර්වර්තනාර් ජ්‍යෙෂ්ඨ	
3991	කුලකොටුව	—	—	9 1 29
		පිළිගැනීම 1,297, කලාගමකෝරලේ.		
		ආ. අප්පුහාමි	ජනකීර්තනාර් ජ්‍යෙෂ්ඨ	
3850	කුලකොටුව	—	—	2 2 12
3852	එම	එම	එම	0 3 29
		උරුමකරු—කිරිබත්වා වෙල්ලිදෙන.		
R 124	එම	—	නෙත්තර්වර්තනාර් ජ්‍යෙෂ්ඨ	1 2 30
		පිළිගැනීම 1,327, කලාගමකෝරලේ.		
		උරුමකරු—මුද්.		
4008	මානුව	ආ. ජනකීර්තනාර් ජ්‍යෙෂ්ඨ	නෙත්තර්වර්තනාර් ජ්‍යෙෂ්ඨ	1 0 19
4009	එම	එම	එම	1 2 25
4010	එම	—	නෙත්තර්වර්තනාර් ජ්‍යෙෂ්ඨ	0 2 35

இல.	குறிச்சி.	கேள்விக்காரானின் பெயர்.	விவரம்.	விசாலம். ஏ. மு. பெ.
4011	மச்சகம	பிளான இலககம 1,328, கலகாம்கோற்றினை. வணககுறூளை	நெற்பயிர் நிலம்	0 2 34
4026	ஷெ	பிளான இலககம 1,333, கலகாம்கோற்றினை. பி. வண்டா	நெற்பயிர் நிலம்	0 2 27
4023	இலகமுலா	பிளான இலககம 1,331, கலகாம்கோற்றினை. —	தென்னைத்தோட்டம்	1 2 14
4027	கிரிப்பிற்றியகம	பிளான இலககம 1,334, கலகாம்கோற்றினை. எச். எல். வண்டா	சேலை	2 1 3
4046	கந கிரியகம	பிளான இலககம 1,347, கலகாம்கோற்றினை. கிரிவண்டா	நெற்பயிர் நிலம்	20 0 26
3729	இலககம	பிளான இலககம 1,253, கிரலவகோற்றினை. பி. கப்பூறூளை	நெற்பயிர் நிலம்	4 1 10

இக்காரணிகளைப் பற்றிய மேலதனை விவரங்களைச் சோவையா ஜெனறல குரையவர்களிடத்திலும் விற்பனை
என்கொந்திசைசூழித்து அனுராசபுரத்து கவற்றணமேந்து ஏசனறுத்துரையவர்களிடத்திலும் கேட்டறிந்து
கொள்ளலாம்.

தேசாதிபதி மகோததமா அவர்களினத கட்டணியின்படி,
டபிள்யு. டீ. தேலர்,
இராசாங்க லீக்தரின வேலைப்பாப்பவா.

No. 905, N.-C. P.

Colonial Secretary's Office,

Colombo, November 25, 1895.

ON Wednesday, January 15, 1896, at 12 o'clock noon, the Government Agent for the North-Central Province will put up to auction, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Nineteen allotments of land situated in the Hurulupalata division of the Nuwarakalawiya District of the North-Central Province.

Preliminary plan 685.—Ulagalla korale.

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.
2274	Allittana	Malhami	Crown	Land suitable for paddy	6 3 26
2274½	Do.	—	do.	do.	4 1 16
2274¾	Do.	—	do.	do.	6 2 38

Preliminary plan 1,323.—Ulagalla korale.

3995	Kusawa	—	Crown	Land suitable for paddy	8 1 12
3996	Do.	—	do.	do.	8 0 17
3997	Do.	—	do.	do.	7 1 24
3998	Do.	—	do.	do.	2 3 8
3999	Do.	—	do.	do.	10 0 32
4000	Do.	—	do.	do.	11 3 20
4001	Do.	—	do.	do.	0 2 27

Preliminary plan 1,322.—Matombua korale.

3993	Senadiriyagama	—	Crown	Paddy	1 1 32
3994	Do.	A. Bandirala and others	do.	Land suitable for paddy	20 0 0
▲ 125	Do.	—	Horuwilla Banda and others	Paddy	3 3 38

Preliminary plan 1,357.—Kalpe korale.

B 125	Kakulbendi-digiliya	—	Kiri Naide and others	Paddy	0 0 22
4068	Do.	Kapuwa Vidane	Crown	Jungle fit for paddy	1 1 10
C 125	Ulpawewa	—	Cunchi Naide Hangiliya and others	Paddy	0 0 11
D 125	Do.	—	do.	do.	0 3 23
E 125	Do.	—	do.	do.	0 0 21
4069	Kakulbendi-digiliya	Kapuwa Vel-vidane	Crown	Jungle fit for paddy	1 2 27

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Central Province.

By His Excellency the Lieut.-Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 905, N.-C. P.

වර්ෂ 1895 ක්වු නොවැම්බර් මස 25 වෙනි දින කොළඹ

මහසෙනෙකාරිස්ථානයේගේ කන්තෝරුවේදී.

උතුරුමැද දිසාවේ ඒජන්තලත්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුවේ සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1896 ක්වු ජනවාරි මස 15 වෙනි දිනවූ බදුද දවල් 12ට අනුරූපව කවිවේරියේදී වෙන්දේසිකර විකුණනුට යෙදෙනවා ඇත.

උතුරුමැද දිසාවේ නුවරකලාවිත පලාතේ හුරුපලාතේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 19ක්. සිතියම 685. උලතල්ලකෝරලේ. අයිතිකම කියන්නා—ඔවුන්.

නො.	ගම.	ඉල්ලීමකාරයාගේ නම.	අකුම.	මහත.
		මල්හාමි	වියට හොඳ බිම	අ. රු. ප.
2274	ආලීන්තාන	—	එම	6 3 26
2274½	එම	—	එම	4 1 16
2274¾	එම	—	එම	6 2 38
සිතියම 1,323.				
3995	කුසව	—	ඔවුන්	8 1 12
3996	එම	—	එම	8 0 17
3997	එම	—	එම	7 1 24
3998	එම	—	එම	2 3 8
3999	එම	—	එම	10 0 32
4000	එම	—	එම	11 3 20
4001	එම	—	එම	0 2 27
සිතියම 1,322. මාවොඩුවාකෝරලේ.				
3993	සේනාදිරියාගම	—	වි බිම	1 1 32
3994	එම	ඒ. බන්තිරල සහ තවත්	වියට හොඳ බිම	20 0 0
අයිතිකම කියන්නා—හොර්විල බන්ඩා සහ තවත් අය.				
A 125	එම	—	වි බිම	3 3 38
සිතියම 1,357. කල්පේකෝරලේ. අයිතිකම කියන්නා—කිරිහයිදේ සහ ගවන් අයවල්.				
B 125	කකුල්බැදි දිගලිය	—	වි බිම	0 0 22
අයිතිකම කියන්නා—ඔවුන්.				
4068	එම	කපුවාපිදුනේ	වියට හොඳ කැලේ	1 1 10
අයිතිකම කියන්නා—පුංචිහයිදේ ගවන්ලියා සහ තවත් අය.				
C 125	උල්පන්වැව	—	වි බිම	0 0 11
D 125	එම	—	එම	0 3 23
E 125	එම	—	එම	0 0 21
අයිතිකම කියන්නා—ඔවුන්.				
4069	කකුල්බැදි දිගලිය	කපුවා වෙල්පිදුනේ	වියට හොඳ කැලේ	1 2 27

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණ සර්වේසර්ජන්තලත්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැන කාරණ උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලත්තාන්සේගෙන්ද දැනගන්ව පුවවන.

උපආණ්ඩුකාර උතුරුමැද දිසාවේගේ ආඥාවලස,

ඩබ්ල්. ඩී. වෙලර්,
වැවබලග මහසෙනෙකාරිස් වමිග.

No. 905, N.-C. P.

කොළොනියාල සභාපතිතුමාගේ ආණ්ඩුව,
කොළඹ, 1895 මැ (බ්‍ර) කාත්තිකය 25 ට ව.

1896 මැ ආණ්ඩු මාස 15 ට කිසිදු ප්‍රකාශනයකින් තොරව වැඩිදුරටත් ආණ්ඩුවේ වැඩසටහනක් පවත්වා ගැනීමට අවස්ථාවක් ඇත. මෙහිදී ආණ්ඩුවේ වැඩසටහනක් පවත්වා ගැනීමට අවස්ථාවක් ඇත. මෙහිදී ආණ්ඩුවේ වැඩසටහනක් පවත්වා ගැනීමට අවස්ථාවක් ඇත.

පිහිටි මහල 685, උලතල්ලකෝරලේ. අයිතිකම කියන්නා—ඔවුන්.

මහල.	මුහුණත.	කොන්කාරියාගේ නම.	විවරය.	වි. රු. ප.
		මහලයා	විවරය	
2274	ආලීන්තාන	—	විවරය	6 3 26
2274½	එම	—	විවරය	4 1 16
2274¾	එම	—	විවරය	6 2 38
පිහිටි මහල 1,323, උලතල්ලකෝරලේ.				
5995	කුසව	—	විවරය	8 1 12
3996	එම	—	විවරය	8 0 17
3997	එම	—	විවරය	7 1 24
3998	එම	—	විවරය	2 3 8
3999	එම	—	විවරය	10 0 32
4000	එම	—	විවරය	11 3 20
4001	එම	—	විවරය	0 2 27

இல.	சூழ்ச்சி.	கேள்விகாரணின பெயர்.	விலா. ம.	வீ.சாலம. அ. நூ. ப.
3993	சென திரியகம	பிளான இலக்கம் 1,322, மறறொம்புவாககோற்றை.	நெலவயல	1 1 32
3994	செ.	ஏ. பந்திராலை	நெலநிலை	20 0 0
A 125	சென திரியகம	உரித்தாளி—கொறிவலலண்டா.	நெலவயல	3 3 38
B 125	ககரூபெண்டி கிவிய	பிளான இலக்கம் 1,357, கலபே கோற்றை. உரித்தாளி—கிவிநெய்தை.	நெலவயல	0 0 22
4068	ககரூபெண்டி கிவிய	உரித்தாளி—முடி. கபபுவவித்தாளை	சிறு காடு	1 1 10
C 125	உலபதவெவ	உரித்தாளி—புஞ்சிநெய்தை கணகவிய.	நெலநிலை	0 0 11
D 125	செ.	—	செ.	0 3 23
E 125	செ.	—	செ.	0 0 21
4069	கககலபெண்டி கிரிய	உரித்தாளி—முடி. கபபுவ வெலத்தாளை	சிறு காடு	1 2 27

இக்காரணிகளைப் பற்றிய மேலதனமான விவரங்களை சேர்வையர் ஜெனரலுரை யவர்களிடத்திலும் வீற்பனவினை கொந்தீசை சூழ்ச்சி அனுராசபுரத்த கவற்றணமேந்து ஏசனறுத துரை யவர்களிடத்திலும் கேட்டறிந்துகொள்ளலாம்.

உபதேசாதிபதி மகேந்தமர அவர்களினது கட்டளையின்படி,
டபிள்யூ. டீ. நேலர்,
இராசாங்க விதிநினது வேலைபாரப்பவா.

No. 906, N.-C. P.

Colonial Secretary's Office,
Colombo, November 25, 1895.

ON Wednesday, January 29, 1896, at 12 o'clock noon, the Government Agent for the North-Central Province will put up to auction in one block, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Seven allotments of land situated in the Anuradhapura town of the North-Central Province.

Preliminary plan 376.—Anuradhapura.

Lot.	Situation.	Name of Applicant.	Description.	Extent. A. R. P.
1420	Anuradhapura town	A. H. Monarasinghe	Building site	0 0 26.50
1421	Do.	do.	do.	0 0 26.50
1422	Do.	do.	do.	0 0 25
1427	Do.	do.	do.	0 0 32
1428	Do.	do.	do.	0 0 32
1429	Do.	do.	do.	0 0 34
1430	Do.	do.	do.	0 0 31.50

Upset price,—Rs. 250.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Central Province.

By His Excellency the Lieut.-Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 906, N.-C. P.

வகீ 1895 க்ஷி ஜொலிமெர் மக 25 வெகி டிவ கொலூ
மககெனுகாரிசீட்டுவான்கெளே கன்மொர்லெடிடி.

சுருமெடி டிசாவே அனுரபுரம் ஸ்டீவ்ஸ்டீவ்ஸ்டீவ் டிசின் மெகி சகக கடிவனவெவ அக்சுபுவ ஸ்வகக ஓமி (சக ஓமிகெவிசின் கரீசெவ) அக்சுபுவே கிசெர்வெல புகாரமெ வகீ 1896 க்ஷி சவலாரி மக 29 வெகி டிவ மெடி 120 அனுரபுரம் கலிவெரிசெடி வெவடேகிகர சிவகனவெ யெடெவலா அக.

சுருமெடி டிசாவே குவரகலாசெ சலுவே அனுரபுர ககரமெ காவிரிசெ டிவிவாவிவெவ கிமகலெ 7க். கிசிகல 376. அனுரபுரம்.

கொ.	கல.	ஓல்திமகாரமா.	அன்டெ.	மகக. அ. ரூ. ப.
1420	அனுரபுரம்	டீ. ஸீ. மொகரகி.க	கெவல் கரீடிம ஓமி	0 0 26.50
1421	செ	செ	செ	0 0 26.50
1422	செ	செ	செ	0 25 0
1427	செ	செ	செ	0 0 32
1428	செ	செ	செ	0 0 32
1429	செ	செ	செ	0 0 34
1430	செ	செ	செ	0 0 31.50

சிகிசெ மெடி 250.

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේශ්වර්කරුන්ට සාක්ෂි ලෙසින් දැනුම් දෙනු ලබන බවට ප්‍රකාශය.

ලංකා විකුණුම් කාරුණික උතුමානවත්තන්ගේ ආඥාවලට.

ඩබ්ලිව්. ඩී. චේලර්,
වැඩබලන මහසේනාධිපති.

No. 906, N.-C. P.

කොලොනියාලි සංස්කරණයට ඉදිරිපත් කළ, 1895 ම ආණ්ඩු කොමිෂන් 25 න් දෙනු ලබන.

1895 ම ආණ්ඩු කොමිෂන් 29 න් දෙනු ලබන ප්‍රකාශයකට අනුව, වැඩිදුරටත් කොමිෂන් කාරණා සර්වේශ්වරුන්ට සාක්ෂි ලෙසින් දැනුම් දෙනු ලබන බවට ප්‍රකාශය.

7 කොමිෂන් කොමිෂන්, වැඩිදුරටත් කොමිෂන් කාරණා සර්වේශ්වරුන්ට සාක්ෂි ලෙසින් දැනුම් දෙනු ලබන බවට ප්‍රකාශය.

අංකය.	ප්‍රකාශය.	කොමිෂන් කොමිෂන් කාරණා සර්වේශ්වරුන්ට සාක්ෂි ලෙසින් දැනුම් දෙනු ලබන බවට ප්‍රකාශය.	විකුණුම් මුදල.	විකුණුම් මුදල.	විකුණුම් මුදල.	විකුණුම් මුදල.	විකුණුම් මුදල.
1420	අනුරාධපුරයේ පිටියක	ආ. ආ. මොහොමඩ්	රු. 25	රු. 25	රු. 25	රු. 25	0 0 26.50
1421	රු. 25	රු. 25	රු. 25	රු. 25	රු. 25	රු. 25	0 0 26.50
1422	රු. 25	රු. 25	රු. 25	රු. 25	රු. 25	රු. 25	0 0 25
1427	රු. 25	රු. 25	රු. 25	රු. 25	රු. 25	රු. 25	0 0 32
1428	රු. 25	රු. 25	රු. 25	රු. 25	රු. 25	රු. 25	0 0 32
1429	රු. 25	රු. 25	රු. 25	රු. 25	රු. 25	රු. 25	0 0 34
1430	රු. 25	රු. 25	රු. 25	රු. 25	රු. 25	රු. 25	0 0 31.50

මෙම කොමිෂන් කොමිෂන් කාරණා සර්වේශ්වරුන්ට සාක්ෂි ලෙසින් දැනුම් දෙනු ලබන බවට ප්‍රකාශය.

මෙම කොමිෂන් කොමිෂන් කාරණා සර්වේශ්වරුන්ට සාක්ෂි ලෙසින් දැනුම් දෙනු ලබන බවට ප්‍රකාශය.

LAND SALES IN THE PROVINCE OF UVA.

No. 211, P. OF U.

Colonial Secretary's Office,
Colombo, November 25, 1895.

ON Tuesday, February 11, 1896, at noon, the Government Agent for the Province of Uva will put up to auction, at his office in the Kacheheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Forty-one allotments of land situated in the Buttala and Yatikinda Divisions of the Badulla District of the Province of Uva.

Preliminary plan 427. Buttala.

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.
1534	Diggalarambe	M. B. Rambukpota, R. M.	Crown	Forest	3 0 16
1536	Do.	do.	do.	do.	4 0 6
1537	Do.	do.	do.	do.	3 1 30

Preliminary plan 373. Yatikinda.

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.
R 39	Dehikindawela	Captain H. Gordon	A. V. Muttu Kampen and another	Patana and lantana	8 3 27
S 39	Do.	do.	Captain H. Gordon	do.	5 2 7
T 39	Do.	do.	Banda and another	Chena and old coffee stumps	4 2 27
U 39	Do.	do.	Punchirala Arachchi	Coffee	2 1 16
V 39	Do.	do.	do.	Chena	3 2 20
W 39	Do.	do.	W. Malaka	do.	2 0 2
X 39	Do.	do.	Punchirala Arachchi	Chena and old coffee stumps	0 3 27
1219	Wattegedara	do.	Crown	Patana	3 2 10
Y 39	Dehikindawela	do.	P. Singha Chetty	Patana and lantana	8 2 23
Z 39	Do.	do.	Kirmenika and another	Chena and old coffee	1 1 33
A 40	Do.	do.	W. Nalaka	Cocoa and coffee	0 3 0
B 40	Do.	do.	T. Kalu Banda, Korala	Coffee	7 3 32
C 40	Do.	do.	do.	Patana and little chena	3 0 19

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent.		
					A.	R.	P.
1220	Dehindawela	Capt. H. Gordon	Crown	Patana	1	3	10
D 40	Do.	do.	P. Singha Chetty	do.	5	3	4
E 40	Do.	do.	W. Nalaha	do.	0	3	10
F 40	Do.	do.	P. Singha Chetty	do.	8	0	38
G 40	Do.	do.	Kalubanda, Korala	do.	6	3	12
H 40	Do.	do.	do.	Coffee	3	2	38
I 40	Do.	do.	do.	Patana	0	1	22
1221	Do.	do.	Crown	do.	7	2	6
Preliminary plan 374 B. Yatikinda.							
J 40	Halpe	For sale or settlement	Appuhamy	Old garden	1	3	24
L 40	Do.	do.	K. Seyatu	do.	5	0	12
O 40	Do.	do.	P. Appuhamy	do.	1	2	6
Q 40	Do.	do.	J. Appuhamy	do.	0	1	15
R 40	Do.	do.	Dineshamy	do.	0	1	26
T 40	Do.	do.	Huduhamy	do.	0	3	1
V 40	Do.	do.	Babunhamy	do.	0	3	32
X 40	Do.	do.	H. O. Hoseason	do.	16	3	21
A 41	Do.	do.	Temple	Paddy	0	0	18
C 41	Do.	do.	D. P. Silva	do.	0	1	35
Preliminary plan 2,898. Yatikinda.							
8737	Halielagama	For sale or settlement	H. O. Hoseason	Encroachment on Crown land	3	2	1
Preliminary plan 570. Yatikinda.							
1931	Lunugala	John Rettie	Crown	Chena	0	2	37
1937	Do.	do.	do.	Patana	9	1	8
1939	Do.	do.	do.	do.	12	0	34
1940	Do.	do.	do.	Paddy	1	0	13
1941	Do.	L. P. Rata	do.	Garden	0	0	14
1942	Do.	do.	do.	Chena and lantana	0	2	35

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and regarding the conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency the Lieut.-Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary

No. 211, P. OF U.

වර්ෂ 1895 ක්වු නොවැම්බර් මස 25 වෙනි දින කොළඹ

මහසෙනෙහිසර්වස්වකාරයාණන්ගේ කන්තෝරුවේදී.

දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාණන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1896 ක්වු ජූලි මස 11 වෙනි දිනට අහසරුවාද දවල් 12ට බදු කඩවීමට වෙන්වූ ඉඩම් පිළිබඳව විකුනන්නට යෙදෙනවා ඇත.

උච්ච දිසාවේ බදු පලයේ යටිකිඳු සහ මුත්තල කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 41ක්.

පිහිටීම 427. ඉල්ලීමකාරයා—ඇම්. බී. රමුක්පොහ රටේමහත්මයා.

නො.	ගම.	අයිතිකම් කියන්නා.	අන්දම.	මහත.
			අ. රු. ප.	
1534	දිග්ගල්අරඹ	ආණ්ඩුව	කැලේ	3 0 16
1536	එම	එම	එම	4 0 6
1537	එම	එම	එම	3 1 30
පිහිටීම 373. යටිකිඳු. ඉල්ලීමකාරයා—කැප්ටන් එච්. ගෝර්ඩන් මහත්මයා.				
R 39	දෙකිකිඳුවෙල	ඒ. ඩී. මුත්තකරපත් සහ නවත් අයෙක්	පහත සහ රටිකුරු කැලේ	8 3 27
S 39	එම	කැප්ටන් එච්. ගෝර්ඩන්	එම	5 2 7
T 39	එම	බන්ඩ සහ නවත් අයෙක්	හේන සහ පුරුණ කෝපි කොට	4 2 27
U 39	එම	පුංචිරුල ආරච්චිල	කෝපි	2 1 16
V 39	එම	එම	හේන	3 2 20
W 39	එම	බිඹලිය. මාලකා	එම	2 0 2
X 39	එම	පුංචිරුල ආරච්චිල	හේන සහ පුරුණ කෝපි කොට	0 3 27
1219	වත්තේගෙදර	ආණ්ඩුව	පහත	3 2 10
Y 39	දෙකිකිඳුවෙල	පී. සිංහවෙලිපි	පහත සහ හිඟුරු කැලේ	8 2 23
Z 39	එම	කීර්මැනිකා සහ නවත් අයෙක්	හේන සහ පුරුණ කෝපි	1 1 33
A 40	එම	බිඹලිය. මාලකා	කොකොවා සහ කෝපි	0 3 0
B 40	එම	ඒ. කච්චන්ඩා කෝරල	කෝපි	7 3 32
C 40	එම	එම	පහත සහ පොඬි හේන	3 0 19
1220	එම	එම	පහත	1 3 10
D 40	එම	පී. සිංහවෙලිපි	එම	5 3 4
E 40	එම	බිඹලිය. මාලකා	එම	0 3 10
F 40	එම	පී. සිංහවෙලිපි	එම	8 0 38

නො.	ගම.	අයිතිකම කියන්නා.	අන්දම.	මහන.
G 40	දෙහිකිදුවෙල	කළුබන්ඩා කෝරල	පහන	6 3 12
H 40	එම	එම	කෝපි	3 2 38
I 40	එම	එම	පහන	0 1 22
1221	එම	ආණ්ඩුව	එම	7 2 6
සිතියම 374, B. ඉල්ලුම්කාරයා—විකිනීමට හෝ බේරීමට.				
J 40	ගල්පේ	අප්පුහාමි	පරන වත්ත	1 3 24
L 40	එම	කේ. සියාකු	එම	5 0 12
O 40	එම	වි. අප්පුහාමි	එම	1 2 6
Q 40	එම	ජේ. අප්පුහාමි	එම	0 1 15
R 40	එම	දිනෙස්හාමි	එම	0 1 26
T 40	එම	සුදුහාමි	එම	0 3 1
V 40	එම	බිබුන්හාමි	එම	0 3 32
X 40	එම	එච්. ඩී. හොසිසත්තමයා	එම	16 3 21
A 41	එම	දේවාලේ	කුඹුර	0 0 18
C 41	එම	ඩී. පී. සිල්වා	එම	0 1 35
සිතියම 2,898.				
8737	හාලිඇලේගම	එච්. ඩී. හොසිසත්තමයා	ආණ්ඩුවේ ඉඩමෙන් අල්ලාගත හිමිකරු	3 2 1
සිතියම 570. ඉල්ලුම්කාරයා—ජෝන් රැවි මහත්මයා.				
1931	එනුගල	ආණ්ඩුව	හේන	0 2 37
1937	එම	එම	පහන	9 1 8
1939	එම	එම	එම	12 0 34
1940	එම	එම	කුඹුර	1 0 13
ඉල්ලුම්කාරයා—ඇල්. පී. රතා.				
1941	එම	ආණ්ඩුව	වත්ත	0 0 14
1942	එම	එම	හේන සහ හිඟුරුඅකුල	0 2 35

අක්කරයක් රූපියල් 10යේ සිට විකුනනු ලැබේ.

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා කොළඹ සර්වේයර්ස් කාර්යාලයෙන්ද, විකුනුමේ කොන්දේසි ගැන කොරනුවර බදුල්ලේ ආණ්ඩුවේ එජන්තලන්සාන්සියෙන්ද දැනගත යුතුය.

උපආණ්ඩුකාර උතුරානත්තමයන්ගේ අභ්‍යවලස,
ඩබ්ල්යු. පී. චේලර්,
වැඩබලන මහසෙක්‍රයාරිස් වර්මා.

LAND SALES IN THE PROVINCE OF SABARAGAMUWA.

No. 221, P. OF S.

Colonial Secretary's Office,
Colombo, November 19, 1895.

ON Tuesday, January 21, 1896, at noon, the Government Agent for the Province of Sabaragamuwa will put up to auction, at his office in Ratnapura, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Meda pattuwa of the Kukulu korale of the Province of Sabaragamuwa.

Preliminary plan 67.

Lot.	Name of Land.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.
125	Yahalaokanda	Kalawana	Siriwardanahamy, of Kalawana	Jungle	2 1 7

Upset price,—Rs. 10 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Ratnapura.

By His Excellency the Lieut.-Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 221, P. OF S.

වර්ෂ 1895 ක්වූ නොවැම්බර් මස 19 වෙනි දින කොළඹ

මහසෙනෙකාරීස්ථානයේ කන්තෝරුවේදී.

සබරගමු දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලන්තානායකවරයා විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1896 ක්වූ ජනවාරි මස 21 වෙනි දින වූ අඟහරුවාද 120 රත්නපුර කවිවෙරියේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

සබරගමු දිසාවේ කුකුළුකෝරළේ මැදපත්තුවේ පිහිටා තිබෙන බිම්කැබලිලක්.

සිතියම 67. අයිතියම කිහිපයා—ආණ්ඩුව.

නො.	ඉඩමේ නම.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත. අ. රු. ප.
125	සහලුම්කන්ද	කලවාන	සිරිවිචිනහාමි	කැලේ	2 1 7

අක්කරයක් රූපියලේ 10 බැගින්.

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වර්ජනරුලන්තානායකවරයා විසින් මොනදේසිය ගැණ කාරණා රත්නපුරේ ආණ්ඩුවේ ඒජන්තලන්තානායකවරයා විසින් දැනගන්නට පුළුවන.

ලපආණ්ඩුකාර උතුමානන්දවරයා විසින් ආඥාව ලෙස,
ඩබ්ලිව්. ටී. ටේලර්,
වැඩබලන මහසෙනෙකාරීස් වම්ස.

No. 222, P. OF S.

Colonial Secretary's Office,
Colombo, November 28, 1895.

ON Tuesday, January 21, 1896, at noon, the Government Agent for the Province of Sabaragamuwa will put up to auction, at his office in Ratnapura, the under-mentioned portion of Crown Land on the terms authorized by Government.

An allotment of land situated in the Uda Pattuwa of the Nawadun korale of the Province of Sabaragamuwa

Preliminary plan 5,274.

Lot.	Name of Land.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.
5287	Kapuhentotamukalana	Panavenna	Bulatgasinghalage Podi Appu	Forest	3 3 0

Upset price,—Rs. 10 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and regarding the conditions of sale from the Government Agent, Ratnapura.

By His Excellency the Lieut.-Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 222, P. OF S.

වර්ෂ 1895 ක්වූ නොවැම්බර් මස 28 වෙනි දින කොළඹ

මහසෙනෙකාරීස්ථානයේ කන්තෝරුවේදී.

සබරගමු දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලන්තානායකවරයා විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1896 ක්වූ ජනවාරි මස 21 වෙනි දින වූ අඟහරුවාද 120 රත්නපුර කවිවෙරියේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

සබරගමු දිසාවේ නවදුක්කෝරළේ උඩපත්තුවේ පිහිටා තිබෙන බිම්කැබලිලක්.

සිතියම 5,274.

නො.	ඉඩමේ නම.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත. අ. රු. ප.
5287	කපුගේන්කොට මුකලාන	පනාවැන්න	මුලන්සිංහලගේ පොඩ්දප්පු	මුකලාන	3 3 0

අක්කරයක් රූපියලේ 10 බැගින්.

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වර්ජනරුලන්තානායකවරයා විසින් මොනදේසිය ගැණ කාරණා රත්නපුරේ ආණ්ඩුවේ ඒජන්තලන්තානායකවරයා විසින් දැනගන්නට පුළුවන.

ලපආණ්ඩුකාර උතුමානන්දවරයා විසින් ආඥාව ලෙස,
ඩබ්ලිව්. ටී. ටේලර්,
වැඩබලන මහසෙනෙකාරීස් වම්ස.

LAND ACQUISITION NOTICES.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, namely, for a fuel reserve, to wit :—

Preliminary plan 10,308. Village—Ingiriya.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
R 708	Ellawalakanatta	Jungle	Romanis Peris Warnakulesuria Gunawardena, Mudaliyar	6 3 0

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land. All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at the Kalutara Kachcheri on January 30, 1896, at 12 o'clock noon, and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

Kalutara Kachcheri,
November 25, 1895.

H. W. BRODHURST,
Assistant Government Agent.

විෂි 1876 ක්වු අවුරුද්දේ නොවැරදිව පිණිස අභ්‍යන්තරව වෙන්වන ලද ජලාශයක් සඳහා අත්විදින ලද ප්‍රදානයට අදාළව කටයුතු කව, මෙහි පහත සඳහන්වන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "විෂි 1876 දේ ඉඩම් ලබාගැනීමේ අභ්‍යන්තරව" නමින් කාණ්ඩයේ කරන වෙන වෙනම සංචාරයට ප්‍රකාරයට කාරකවනීතිසභාවේ මතයට අදාළව උතුම්වන වෙන්වන සේවයේ නීතිකාර මට අණලාවි තිබේ, ඒ ඉඩම නම :—

සිතියම 10,308. ගම—ඉගිරිය.

නො.	ඉඩමේ නම.	අන්දම.	අයිතියකරු කියන්නා.	මහත. අ. ර. ප.
R 708	එල්ලාවල කනත්ත	කැල්	රොමානිස් පීරිස් වර්නකුලසූරිය ගුණවර්ධන මුදලිකාන	6 3 0

එබැවින් වෙම අයිතිකරුවන්ට අනුමැතිය කල්පනය කිරීමට දොළඹයට දැනගැනීම සඳහා ගන්වන වෙන්වන ඉඩම් ක්‍රියාකරන බවට මෙයින් දැනුම් දෙමි.

ඉහත සඳහන් ඉඩමට අයිතිවාසිකම් ඇත්නම් පිණිස කවුන්දැයි දැනගැනීමට කවුන් වෙනුවට ක්‍රියාකරණ අය වැඩි 1896 ක්වු ජනවාරි මස 30 වෙනි දින දවල් 12 ට කවුන් කවර කවරෙහිදී මා ඉදිරිපිට පැමිණ ඒ කොපි අදාළව අයිතිවාසිකම් කියා කියා සිටින විට ඔබලා සහ මෙම ඉඩමට ඉල්ලා සිටින මුදල් ගනු වන් ඊට ඇත්නම් කවුන්ගේ අයිතිය මොරටුරාන් කියා සිටින විට ඔබලා මෙයින් දැනගනුයුතුයි.

විෂි 1895 ක්වු නොවැරදිව මස 25 වෙනි දින කවර කවරෙහිදී.

එච්. ඩබ්ලිවු. බ්‍රොඩර්ස්ට්,
අනුමැතියට උපද්වන වහිම.

1876 ම (බ්‍ර) - ත 30 ම ඉලක්කප්පලයකින 7 ම පිරිවිච්ච ප්‍රකාරයට විචාරය සේවයට පවත්වා ගනු ලැබූ ඉඩමක් සඳහා වෙන්වන ප්‍රදානයට අදාළව කටයුතු කව, මෙහි පහත සඳහන්වන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "විෂි 1876 දේ ඉඩම් ලබාගැනීමේ අභ්‍යන්තරව" නමින් කාණ්ඩයේ කරන වෙන වෙනම සංචාරයට ප්‍රකාරයට කාරකවනීතිසභාවේ මතයට අදාළව උතුම්වන වෙන්වන සේවයේ නීතිකාර මට අණලාවි තිබේ, ඒ ඉඩම නම :—

ප්‍රථමවරින් ඉලක්කම් 10,308. ප්‍රදේශය—බණ්ඩාරිය.

නාමය.	කාර්යයකට දෙනු ලබන නම.	විස්තරය.	ඉඩම් අයිතිකරුගේ නම.	විස්තරය.
R 708	ඉලක්කප්පලයකින	කැල්	රොමානිස් පීරිස් වර්නකුලසූරිය	6 3 0

විෂි 1876 ම (බ්‍ර) - ත 30 ම ඉලක්කප්පලයකින 7 ම පිරිවිච්ච ප්‍රකාරයට විචාරය සේවයට පවත්වා ගනු ලැබූ ඉඩමක් සඳහා වෙන්වන ප්‍රදානයට අදාළව කටයුතු කව, මෙහි පහත සඳහන්වන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "විෂි 1876 දේ ඉඩම් ලබාගැනීමේ අභ්‍යන්තරව" නමින් කාණ්ඩයේ කරන වෙන වෙනම සංචාරයට ප්‍රකාරයට කාරකවනීතිසභාවේ මතයට අදාළව උතුම්වන වෙන්වන සේවයේ නීතිකාර මට අණලාවි තිබේ, ඒ ඉඩම නම :—

නාමය.	කාර්යයකට දෙනු ලබන නම.	විස්තරය.	ඉඩම් අයිතිකරුගේ නම.	විස්තරය.
R 708	ඉලක්කප්පලයකින	කැල්	රොමානිස් පීරිස් වර්නකුලසූරිය	6 3 0

1895 ම ඉලක්කප්පලයකින 25 ම වෙන්වන ප්‍රදානයට අදාළව කටයුතු කව, මෙහි පහත සඳහන්වන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "විෂි 1876 දේ ඉඩම් ලබාගැනීමේ අභ්‍යන්තරව" නමින් කාණ්ඩයේ කරන වෙන වෙනම සංචාරයට ප්‍රකාරයට කාරකවනීතිසභාවේ මතයට අදාළව උතුම්වන වෙන්වන සේවයේ නීතිකාර මට අණලාවි තිබේ, ඒ ඉඩම නම :—

ඉ. ඩබ්ලිවු. ප්‍රොසර්,
ඉලක්කප්පලයකින

1895 ම ඉලක්කප්පලයකින 25 ම වෙන්වන ප්‍රදානයට අදාළව කටයුතු කව, මෙහි පහත සඳහන්වන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "විෂි 1876 දේ ඉඩම් ලබාගැනීමේ අභ්‍යන්තරව" නමින් කාණ්ඩයේ කරන වෙන වෙනම සංචාරයට ප්‍රකාරයට කාරකවනීතිසභාවේ මතයට අදාළව උතුම්වන වෙන්වන සේවයේ නීතිකාර මට අණලාවි තිබේ, ඒ ඉඩම නම :—

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for cooly lines, to wit :—

Preliminary plan 617. Village—Wediguna.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
M 69	Halagasmullawatta	Waste, with part of P. W. D. lines on it	Ganetirala Korala	0 0 24
W 69	Do.	do.	Mira Saibo Kaduru Mahammado	0 0 32

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at Badulla on January 9, 1896, at 12 o'clock noon, and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Badulla Kachechi,
November 21, 1895.

H. WHITE,
Government Agent.

විෂ්‍යය 1876 න්ව අඩුරුද්දේ කොමර 3වේ ආඥාපත්‍රයේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තට, එනම්:—කුලීකාරයින්ට ලැබීය සෑදීම පිණිස මෙහි පහත සඳහන්වන ඉඩම් ලබාගැනීමට සඳහා ක්‍රියාකරණ පිණිස "විෂ්‍යය 1876වේ ඉඩම් ලබාගැනීමේ ආඥාපත්‍රයේ" හත්වෙනි කාණ්ඩයේ කරතිබෙන පංතාර්තු වල ප්‍රකාරයට කාරක මන්ත්‍රීසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුමානන්වකන්සේගෙන් නිසිආකාර මට අණලාභී තිබේ. එ ඉඩම් නම්:—

සිතියම 617. ගම—වැදගුණේ.

කො.	ඉඩමේ නම.	අන්දම.	අයිතිකම කියන්නා.	මහක. අ. රු. ප.
M 69	කලගස්වුල්ලේ වත්ත	වුවු ඉඩම	ගංආනිරුල කෝරල	0 0 24
W 69	එම	—	මීරසයිවු කීදරුමහමීමද	0 0 32

එවැනි ඉඩම් අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙනවට පොදුරකසාව දෙනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ ඕනෑකර තිබෙන හැටියට මෙයින් දැනුම්දෙමි.

ඉහතකී.ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තාට සෑදෙනම තවුන්ට කොහොත් තවුන් වෙනුවට ක්‍රියාකරණ අය වම් 1896 න්ව ජනවාරි මස 9 වෙනි දින 12 කිනිසමට බදු එ කවිවේරියේදී මා ඉදිරිපිටට පැමින එ කොයි අන්දමේ අයිතිවාසිකම්ද කියා තිබෙයිවට ඕනෑවා සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලාසිටින මුදලකණනන් ඊට ඇත්තාට තවුන්ගේ අයිතිකමේ තොරතුරුන් කියාසිටිවට ඕනෑවට මෙයින් දැනගත යුතුයි.

වම් 1895 න්ව නොවැම්බර් මස 21 වෙනි දින බදු එ කවිවේරියේදී.

එච්. වයිලි,
ආණ්ඩුවේ ඒජන්ත වම්.

1876 ම බ්‍රහු-තනු 3 ම ඉලකසේසඳ්දතනිනු 7 ම පිරිවිනේ පිරකාරයේ කුලීකාරණයක් ඉදිරිපිටට ඉදිරිපිටට පැමින එ කොයි අන්දමේ අයිතිවාසිකම්ද කියා තිබෙයිවට ඕනෑවා සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලාසිටින මුදලකණනන් ඊට ඇත්තාට තවුන්ගේ අයිතිකමේ තොරතුරුන් කියාසිටිවට ඕනෑවට මෙයින් දැනගත යුතුයි.

විෂ්‍යය 617. ග්‍රහණ—කාලිණ්ඩ.

නාමය.	කාණ්ඩයෙහි පෞරු.	විෂ්‍යය.	නිලනාමයෙහි පෞරු.	විෂ්‍යය. අ. රු. ප.
M 69	කනකසුමුණේවත්ත	පාණි පිලය	කන්දරුල කෝරල	0 0 24
W 69	එම	—	මීරසයිවු කීදරුමහමීමද	0 0 32

ඉහත කී ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තාට සෑදෙනම තවුන්ට කොහොත් තවුන් වෙනුවට ක්‍රියාකරණ අය වම් 1896 න්ව ජනවාරි මස 9 වෙනි දින 12 කිනිසමට බදු එ කවිවේරියේදී මා ඉදිරිපිටට පැමින එ කොයි අන්දමේ අයිතිවාසිකම්ද කියා තිබෙයිවට ඕනෑවා සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලාසිටින මුදලකණනන් ඊට ඇත්තාට තවුන්ගේ අයිතිකමේ තොරතුරුන් කියාසිටිවට ඕනෑවට මෙයින් දැනගත යුතුයි.

මෙහි මුල්ම කාණ්ඩයකට නිලනාමයක් ඇත්තාට සෑදෙනම තවුන්ට කොහොත් තවුන් වෙනුවට ක්‍රියාකරණ අය වම් 1896 න්ව ජනවාරි මස 9 වෙනි දින 12 කිනිසමට බදු එ කවිවේරියේදී මා ඉදිරිපිටට පැමින එ කොයි අන්දමේ අයිතිවාසිකම්ද කියා තිබෙයිවට ඕනෑවා සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලාසිටින මුදලකණනන් ඊට ඇත්තාට තවුන්ගේ අයිතිකමේ තොරතුරුන් කියාසිටිවට ඕනෑවට මෙයින් දැනගත යුතුයි.

බදු එ කවිවේරියේ,
1895 ම බ්‍රහු කාලිණ්ඩයේ 21 න්.

එච්. වයිලි,
අග්‍රාමාත්‍රි ඉස්තෙහි.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876, section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for cooly lines, to wit :—

Preliminary plan 594. Village—Gampaha.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.	
				A.	R. P.
E 65	Walwandurulandahena	Chena	Ganetirala Arachchi	0	1 5
F 65	Do.	do.	do.	0	1 27

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands. All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at Badulla on January 9, 1896, at 12 o'clock noon, and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Badulla Kachcheri,
November 21, 1895.

H. WHITE,
Government Agent.

පළමු 1876 ක්වු අවුරුද්දේ නොමිලට 3වන ආඥාපත්‍රයේ ගව්වෙහි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්ත කට, ඒ නමි :—කුලී ලැයිස්තුවලට ගන්නා පිණිස මෙහි පහත සඳහන්වෙහෙ ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස. "එම 1876ගේ ඉඩම් ලබාගැනීමේ ආඥාපත්‍රයේ" ගව්වෙහි කාණ්ඩයේ කරතිබෙන පංඨාර්තු වල ප්‍රකාරයට කාරකමන්ත්‍රීයතාවේ මන්ත්‍රණය ඇතුළු උතුමානවත්තන්ගේගෙන් කිසිආකාර මට අණලැබී තිබේ, ඒ ඉඩම් නමි :—

සිතියම 594. ගම—ගම්පහ.

නො.	ඉඩමේ නම.	අන්දම.	අයිතිකම් කියන්නා.	මහත.
E 65	F 65	අන්දම.	අයිතිකම් කියන්නා.	අ. ර. ප.
E 65	වල්වදුරුලන්දේ හේන	හේන	ගංඇතිරුල ආරච්චිල	0 1 5
F 65	එම	එම	එම	0 1 27

එබැවින් ඉඩම් අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙනබව පොදුජනයාට දැනගැනීම සඳහා ගව්වෙහි වගන්තියේ මිනැකර තිබෙන හැටියට මෙයින් දැනුම්දෙමි.

ඉහතකී ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්නම් සැමදෙනම තවුන්ම නොහොත් තවුන් වෙනුවට ක්‍රියාකරණ අය එම 1896 ක්වු ජනවාරි මස 9 වෙනි දින 12 කතිසමට බදු එ කව්වේරියේදී මා ඉදිරිපිටට පැමිණ ඒ කොට්ඨාස අන්දමේ අයිතිවාසිකම්ද කියා කියාසිටින්නට මිනැවෑ සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණනක් ඊට ඇත්නම් තවුන්ගේ අයිතිකමේ තොරතුරුත් කියාසිටින්නට මිනැවබ මෙයින් දැනගත යුතුයි.

එම 1895 ක්වු නොවැම්බර් මස 21 වෙනි දින බදු එ කව්වේරියේදී.

එච්. වයිලි,
ආණ්ඩුවේ ඒජන්ත එම්.ග.

1876 ම් (බ්‍ර) - තනු 3 ම මුලකකස්සඳද්නු 7 ම පිරිවින් පිරකාරම් කුලිකරා ලයින්සද්ද නෙහුම පිරාඳ්දේවෙකෙලු වේණදියතාන පිනෙර්සොලපෙය්ම කාණිකලා, අංතොවතු :—

නුණ්ඩ.	කාණිවිනනු පෙයාර්.	විවරය.	උරිතතාලියින් පෙයාර්.	විසාලය.
E 65	F 65	වෙල්ල	කෙයුති ජුරාසි	අ. රා. පෙ.
E 65	වෙල්ලන් නුලුවතතෙසේන	සේන	කෙයුති ජුරාසි	0 1 5
F 65	වෙල්ල	වෙල්ල	වෙල්ල	0 1 27

ඉදිකොලොවතනෙකාන ගත්තනෙලුසෙය්පුමපද් 1876 ම (බ්‍ර) - තුක් කාණිවෙද් නුකොලොවතනෙප්ප්හීය සඳද්නු 6 ම පිරිවින් ඉහ්පාලෙකලිනි පිරකාරම් මනනිරාලොසේන ජපෙය්නනු අලොසේනද්දනු තේසා ක්‍රිප්තියාකර් නෙකලුක් කහ්පේනෙසෙය්නුප්ප්ප්තලු, අඳ්කාණිකලා ජුරාසිවුප්ප්කොර්න අරාසාදසියාරා ගණ්ණියි තුක්කිරා ගණපතේ 7 ම පිරිවින්පද්. වේණදියපිරකාරම් තාන මනෙකකොණ්ඩු පිරිසිද්තමාර් මිනෙපරාලුසෙය්නුතෙ.

මෙහ්ලිඳ් කාණිකලා උරිත්තූප්පේසිනෙර. සෙලුරුම තාමාක අලවතු අඳ්වරවලුදෙය කාරියකාරා ලුලමාර් 1896 ම (බ්‍ර) තෙමාසෙ 9 හ් තේනියලුහ්ලු මුහ්නෙරා 12 මනිකලු වතුනෙ කස්සේරියිල ගණමුනපා ක වෙලිප්ප්ද් තේතකලු අකකාණියිලුහ්න උද්නෙතෙකලිනනු තනෙමෙය්පුම අඳ්වද්තනෙතකලුකෙය්ත තාර් සාකිකලුම උරිතනුකලින තෙතෙකෙය්පුම විවාරාඳ්කලායුම සෙලලුමපද්. මිතලුම අඳ්වකලිද්තනි හ් කෙද් කෙකොර්නප්ප්කෙහ්නෙත.

වතුනෙ කස්සේරි,
1895 ම (බ්‍ර) කාර්තනෙකෙ 21 හ් උ.

ගේ. උවෙහ්,
අරසාද්ලේ ඉසේනඩු.

LAND RESUMPTION NOTICES.

WHEREAS by section 1 of Ordinance No. 4 of 1887, entitled "An Ordinance relating to Lands alienated by the Crown which are abandoned by the owners thereof" it was amongst other things enacted that when any land in this Colony which had been or which might hereafter be alienated by or on behalf of the Crown should appear to the Government Agent of the Province in which such lands should be situate to have been abandoned by the owner thereof for eight years or upwards, and that such owner or any person lawfully claiming under him could not be ascertained, notwithstanding all reasonably diligent inquiry made by such Government Agent, it should be lawful for such Government Agent, with the sanction of the Governor, to declare by a notice in the English, Sinhalese, and Tamil languages, to be published six times at least in the *Government Gazette* and in any two local papers, and to be posted on such land that if no claim to such land should be made to him by or on behalf of any person able to establish a title thereto within the period (not being less than twelve months) specified in such notice, such land should be resumed by the Crown:

And whereas by section 2 of the said Ordinance it was further enacted that if no claim should be made in pursuance of such notice, the said Government Agent should make a report to the Governor of the proceedings taken by him, which report should contain a description of the land, together with the boundaries thereof, and should state that no claim had been made thereto; and further, that upon receipt of such report it shall be lawful for the Governor in Executive Council to make order that such land shall be resumed by the Crown, and that the same shall thereupon be resumed by, and become the property of, the Crown free from all encumbrances:

And whereas under and in pursuance of the said enactment a notice was duly published in the said English, Sinhalese, and Tamil languages in the *Government Gazette* on August 18 and 25 and September 1, 8, 15, and 22, in 1893; in the *Ceylon Observer* on August 26, 28, 29, 30, and 31 and September 1, 1893; and in the *Times of Ceylon* on August 26, 28, 29, 30, and 31 and September 1, 1893, respectively, that two allotments of land, viz., lots T 439 and U 439 in preliminary plan 1,749, containing in extent 16 acres and 1 rood and 22 acres 25 perches, respectively, called Dundomedirahena and Pinwillehengawa, situated at Jayatunkande in the Kolonnagam pattu of the Kolonna korale, in the District of Ratnapura, in the Province of Sabaragamuwa, in the Island of Ceylon; bounded on the north by the stream called Koodogalla and land called Ambagaha and Hapugahahena described as lot X 439 in preliminary plan 1,749, on the south by the land called Pinwillehengawa described as lot V 439 in preliminary plan 1,749, on the west by the stream called Koodogalla and land called Ambagaha and Hapugahahena described as lot X 439 in preliminary plan 1,749, and on the east by the land called Pinwillehengawa described as lot W 439 in preliminary plan 1,749, which had been alienated by the Crown, appeared to the Government Agent of the Province of Sabaragamuwa to have been so abandoned by the owner thereof for eight years and upwards as aforesaid, and that neither such owner nor any person claiming under him could be ascertained, notwithstanding all diligent and reasonable inquiries thereunto by the said Government Agent; and the said Government Agent, by virtue of the powers vested in him by the said Ordinance, and with the sanction of the Governor thereby declared that if no claim to the said lands by any person having a right or able to establish a title thereto was made to him on or before September 30, 1894, the same should be resumed by the Crown in pursuance of the said Ordinance; and the said notice was duly posted on the said lands as by the said Ordinance required:

And whereas the said Government Agent has duly reported to Us, the said Governor, in manner in the 2nd section of the said Ordinance prescribed, and has stated that no claim has been made to the said lands:

Now know all Men that We, the Honourable Sir Edward Noel Walker, Knight Commander of the Most Distinguished Order of Saint Michael and Saint George, in Our Executive Council, do hereby order that the said lands so described as aforesaid shall be resumed by the Crown, and the same is hereby resumed by, and becomes the property of, the Crown free from all encumbrances.

By His Excellency's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

Colonial Secretary's Office,
Colombó, November 16, 1895.

REVENUE NOTICES.

NOTICE is hereby given, in terms of the 4th section of Ordinance No. 2 of 1893, that licenses for the sale by retail of opium and bhang within the limits of the Local Board of Health and Improvement, Gampola, will be two in number for the year ending December 31, 1896, and the said licenses will be sold by public auction at the office of the Local Board, Gampola, on Monday, December 2, 1895, at 8.30 A.M.

Conditions of Sale.

1. That the place licensed shall not be opened to the public before 6 A.M. or after 9 P.M.
2. That the place licensed shall be subject to inspection, and that no riotous or disorderly conduct be allowed to occur therein.
3. That the place licensed be always kept clean.

4. That the licensee shall cause to be painted or affixed in some conspicuous part of his shop his name, the number of the shop, and the words "Licensed to sell Opium by Retail."

5. That no person other than the licensee shall sell or expose for sale any opium or bhang under his license, either as agent or servant of such licensee, unless the name of such agent or servant be registered in the office of the Local Board, Gampola, with the sanction of the Chairman.

6. That no opium be consumed on the premises whether by swallowing, chewing, smoking, or in any other manner whatsoever.

7. Wholesale licenses will be issued only to retail dealers.

ALLANSON BAILEY,
Chairman.

THE following timber will be put up to auction, at the Matale Timber Depot, on Saturday, December 14, 1895, at 12.30 P.M. :—

	Logs.	
Ebony	...	153
Satinwood	...	20
Milla	...	20
Halmilla	...	25 (new)

Sawn Timber.

Six thousand eight hundred superficial feet of halmilla; hulanbik, palu, milla, kumbuk, &c.

Shingles.

Halmilla ... 3,000

Charcoal.

Fifteen tons.

For particulars application should be made to the Assistant Conservator, Central Province, Kandy.

ALLANSON BAILEY,
Government Agent.

Kandy, November 23, 1895.

මෙහි පහත සඳහන් කරුණු ලද ප්‍රි-මානලේ. ආණ්ඩු වේ ප්‍රිමවුවේදී වර්ෂ 1895 ක් වූ දෙසැම්බර් මස 15 වෙනි සෙනසුරුදු දවස 12.30 කනිසමට ප්‍රසිද්ධ වෙන් දැයි සේ විකුණනට යෙදෙනවා ඇත.

කළු වර කොට	153
බුරු පා කොට	20
මිලේ කොට	20
හල් මිලේ කොට	25

රුපු ප්‍රි.—කුඹුක්, හලන්කික්, මිලේ, පළු, හල් මිලේ සහ වෙනත් ප්‍රි, හරාස් අඩි 6,800.

හල් මිලේ පතුරු	3,000
අතුරු වොන්	15

මේ ගැන වැඩිදුර තොරතුරු දැනගැනීමට මහනුවර කැලැප්පත්ත රත්නාන්සේගෙන් ඉල්ලීමකල යුතුයි.

ආලන්සන් බේලි,
මහවදියාවේ ආණ්ඩුවේ ඒපත්තරත්නාන්සේ වමන.
වර්ෂ 1895 ක් වූ නොවැම්බර් මස 23 වෙනි දින මහනුවරදීය.

இதன்கீள் மாங்களை 1895 ம் ஆண்டு மார்ச்சுமாதம் 14 ந் திகதி மத்தியானம் 12½ மணிக்கு பன்னாத்த மர இன்டோரில் வைத்து பிரசித்த வெள்ளிகில் போடப்படும. அதாவது :—

153	கட்டை கருங்காவி
20	கட்டை புதுத்தை
20	கட்டை மீல்கை
25	கட்டை கள்மீல்கை

சிறித்த மாங்கள்.

6,800 அடி கள்மீல்கை, குளன்சிக, பாலி, மீல்கை, கும்புக்கும் இன்னும் சாதிமாங்களும.

15 டொன்

இன்னு மிவைகளைப்பற்றி அறியவேண்டிய விவரங்களை நடுமொகாணப் பகுதி காட்டுதரை ஏஜண்டவர்களிடம் கேட்டறியலாம்.

எலென்சன் பேலி,
நடுமொகாணப்பகுதி காட்டுதரை ஏஜந்து.
கண்டி காட்டேஜந்து கந்தோரில்,
1895 ம் ஆ. கார்த்திகைமீ 23 ந் உ.

NOTICE is hereby given that the Government Agent for the Southern Province will receive sealed tenders for the purchase of the under-mentioned Toll Rent of the Southern Province from January 1 to December 31, 1896.

The tenders, which must be in sealed envelopes, superscribed "Tender for Toll Rents," will be received at the Galle Kachcheri until 12 o'clock noon on Tuesday, December 10, 1895, when they will be opened, and all persons making tender will be required to be present, or to satisfy the Government Agent by some duly accredited agent, that the tender is made *bona fide*.

The person whose tender is selected by the Government Agent for submission to the Governor will be required to deposit at once one-tenth of the purchase amount in cash, and should the tender be accepted by His Excellency the Governor, to furnish approved security for one-half of the whole purchase amount, or in cash for one-third of the whole purchase amount, within thirty days of the date of the receipt by him of the notification of the Governor's acceptance of his offer.

He will also be required to deposit money to pay the fees of the Crown Counsel for examining and giving his opinion on the title deeds of the properties tendered by him as security, and for examining and settling the security bond, and the fee charged by the Crown Proctor for examining documents and drawing the security bond, and also the expenses of appraising the properties and of registering the security bond.

All title deeds tendered as security should be accompanied by a certificate obtained from the Registrar of Lands that the lands to which they relate are unencumbered. This certificate must be obtained at the cost of the party offering the security. Further information can be obtained on application to the Government Agent.

Galle District.

The bridge toll at Pol-oya.

G. COOKSON,
for Government Agent.

Galle Kachcheri,
November 27, 1895.

දකුණු දිසාවේ මෙහි පහත සඳහන් වෙන පාලම් රේන් දස වර්ෂ 1896 ක් වූ ජනවාරි මස 1 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා ආණ්ඩුවෙන් බදු ගැනීමට එවනලද මුදලක් ඉල්ලීමට දකුණු දිසාවේ ආණ්ඩුවේ ඒපත්තරත්නාන්සේ විසින් බාරගනු ලැබේ.

මතුක මුදලක් ඉල්ලීමට වතුපිට ගෙවන් ඇන්ඩ් ලොප් රුඩ් "Tender for Toll Rents." පාලම් රේන්ද සඳහා ඉල්ලීමට යන වාසයම ඇතුළු වර්ෂ 1895 ක් වූ දෙසැම්බර් මස 10 වෙනි අගහරුවාද දවස 12 වනතුරු හල් මිලේ කළු මිලේට බාරගනු ලැබේ. එවිට එහිදී ඒවායේ මුද්දර කඩා බලනවා ඇත. තවද ඉල්ලීමට දී සිටින සැමදෙනාම ඉදිරිපිට ඇවිදින (නැරඹෙන්න) තවත් විසින් වෙන අයෙකුට නිසි බලයක්දී ඔහු එවා හෝ ඒ දෙනලද ඉල්ලීමට ඇති ඇත්තේ ඒවා බවට ඒපත්තරත්නාන්සේට ඒත්තුගන්වනට ඕනෑය.

ආණ්ඩුවේ ඒපත්තරත්නාන්සේ විසින් දකුණු දිසාවේ වගන්සේ වෙන මජ්ජිකර සිටීමට යෝරගත්තාලද ඉල්ලීමට යන අයිතිකාරයා විසින් ඉල්ලා යනගෙන් දහ යෙන් කොටසකට වැටහෙන මුදල්ගනන සල්ලිවලින් ගොම ඇපතිනිට ඕනෑවා පමනකුත් නොව එම ඉල්ලීම දකුණු දිසාවේ විසින් විසින් භාරගනනට යෙදවී නම් ඔහුගේ ඉල්ලීම දකුණු දිසාවේ විසින් ඒත්තුගන් බව දකුණු දිසාවේ 30 දවසක් ඇතුලදී එම ඉල්ලීම ගනනෙන් දෙකෙන් පංගුවකට වරිනා ඇප එත්තුගන් මුද්දරවලින් හෝ තුනෙන් සත්ගුවකට වරිනා ඇප මුදලෙන් හෝ තබා සම්පූර්ණ කරනට ඕනෑය.

ඇප පිණිස තිබෙනලද මජ්ජිකර සෝදිසිකිරීම සඳහා ආණ්ඩුවේ අද්වකාත්තරත්නාන්සේට ගෙවිය යුතු වූ යාස් තුවද, ඇප මජ්ජිකර සැදීමටද, ඒවා සෝදිසිකර සම්පූර්ණ කෙරීමට ආණ්ඩුවේ කලමනා කරන පෙරකපෙරුතු ක.

වෂී 1896 ක්වු අවුරුද්දේ දෑවදියාමෙ කෑමට ගන්නා කුරුළුකුඩු එකතුකෙර්මේ වාසිය 1895 ක්වු දෙසැම්බර් මස 11 වෙනි දින දවල් 12ට බදුඑකවිවේරි යේදි ප්‍රසිඩ වෙන්දේසියේ විකුනනබව මෙසින් දැනගත පුදාය.

එච්. වයිච්,
වැඩබලන ආණ්ඩුවේ ඒජන්ත.
වෂී 1895 ක්වු නොවැම්බු මස 23
වෙනි දින බදුඑකවිවේරියේදිය.

NOTICE is hereby given that on Tuesday, December 10, 1895, at 1 P.M., will be put up for re-sale at the Rainapura Kachcheri, at the risk of the original purchaser, the under-mentioned Toll Rent of the Province of Sabaragamuwa from July 1 to December 31, 1896, the original purchaser of which may have failed on or before that date to complete the necessary security in terms of the conditions of sale.

The purchaser at the re-sale will be required to deposit one-tenth of the purchase amount after the sale is closed. Further conditions will be read and explained on the day of sale.

Description of Rent.

Toll at Gewilipitiya near the 16th milepost on the road from Rambukkana to Dolosbage.

Ratnapura Kachcheri,
November 27, 1895.

H. WACE,
Government Agent.

වෂී 1896 ක්වු අවුරුද්දේ දෑවදියාමෙ කෑමට ගන්නා කුරුළුකුඩු එකතුකෙර්මේ වාසිය 1895 ක්වු දෙසැම්බර් මස 11 වෙනි දින දවල් 12ට බදුඑකවිවේරි යේදි ප්‍රසිඩ වෙන්දේසියේ විකුනනබව මෙසින් දැනගත පුදාය.

නුවන විකිනීමේදි ඉල්ලා ගන්නා අයවචන් විසින් එසේ ඉල්ලා ගන්නාලද ගනනෙන් දහයෙන් එකක් විකුනපු දවසේදි මුදලෙන් බැඳගබන්ට ඕනෑම. වැඩි දුර කොන්දේසි විකුනන දවසේදි කියවා තේරුම්කර දෙනු ලැබේ.

විකිනීමට නිබෙන රේන්දසහම්.
රමුක්කන සිට දෙලොස්බාගයට යන පාරේ ගැහැ ක්ම 16 කනුවට නුදුරුව ගැවිලිපිවියේ රේන්දස.

එච්. වෙස්,
ඒජන්තලුන්නාන්සේ.
වෂී 1895 ක්වු නොවැම්බර් මස 27 වෙනි
දින රත්නපුරේ කවිවේරියේදිය.

I DO hereby declare that the village called Hammillakulam in Nuwaragam Tulana of Nuwaragampalata, in the North-Central Province—bounded on the north by Palugama, south by palu tree, east by open land at Korakahawewa, west by Welkatufwa—is an infected area according to the 3rd clause of Ordinance No. 9 of 1891.

F. W. BOWES,
for Government Agent.
Anuradhapura Kachcheri,
November 25, 1895.

in Nuwaragampalata of the North-Central Province, are an infected area according to the 3rd clause of Ordinance No. 9 of 1891 :—

Angunachchiya.—Bounded on the north by Sipewa, south by Wadiwewa, east by Mailagaswewa, and west by Lehagama.
Karambankulam.—Bounded on the north by Muwaetagama, south by Talgahawewa, east by Ralapanawa, and west by Dumunnegama.

F. W. BOWES,
for Government Agent.
Anuradhapura Kachcheri,
November 25, 1895.

I DO hereby declare that the villages called Angunachchiya and Karambankulam (according to description below), in Kadu Tulana of Kadawat korale,